

# ‘සනරාමර’ ගබඳයේ භාවිතය සහ අත්‍යු පිළිබඳ අධ්‍යාපනයක්

අනුර බණ්ඩාර විනානගේ

## Abstract

The sole object of this paper is to scrutinize the usage and meaning of the compounded term *sanarāmara* occurring in the texts handed down in Pāli, Sinhala and [Buddhist] Sanskrit. It seems that some average people assume that this term is a synonym for the Buddha. Some academics also recently attempted to justify this assumption. Furthermore, they declare that since the average people use the aforementioned term as an epithet of the Buddha, it has to be accepted to be a synonym for the Buddha. In this paper, paying attention to a series of reliable sources, I demonstrate that this view of some academics is highly unfounded. To legitimize the reliable meaning of *sanarāmara*, I provide the reader with great deal of examples from classical Sinhala texts, the Tipiṭaka, which is the canon of the Mahāvihāra school, Aṭṭhakathās or Commentaries, Tīkās or Sub-commentaries, [Buddhist] Sanskrit texts, lexicons as well as Sinhala songs. To recapitulate the contents of this paper, the term *sanarāmara* can be rendered only as ‘with human beings and deities’ (*sa= with + nara=human*

beings, +*amara*=non-human beings, i.e. deities). According to Bodhicaryāvatārapaṇjikā, the particle sa stands for ‘the worldly beings including Asuras’. Asuras are a type of supernatural beings. According to the Rasavāhinī the Buddha preached his Dhamma (‘teaching’) to *sanarāmara*. If the term *sanarāmara* really refers to the Buddha, it means that the Buddha preached his teaching to himself, which is utterly impractical. Therefore, it is clear that the term *sanarāmara* cannot be used as a synonym for the Buddha. In conclusion, I point out that reading an arbitrary manning into the term *sanarāmara* is a terrible blunder, and it might lead the students and scholars of academic Buddhist Studies to go along with a misapprehension.

**Keywords:** Buddha, deities, human beings, interpretation, *sanarāmara*

#### හැදින්වීම

ත්‍රිපිටකාගත සනරාමර ගබළය ව්‍යුත් දෙදාහස් පන්සියයකටත් වඩා එළෙනිහාසික වූවකි. ත්‍රිපිටකයෙන් පසු එම ගබළය අව්‍යාච්‍යාලය ද ඉන් අනතුරුව විකා සහ පාලි ප්‍රකරණවල ද හාටිත වී ඇත. එපමණක් නො ව පුරාතන සිංහල සාහිත්‍යයට සහ බොද්ධ සංස්කෘත සාහිත්‍යයට ද මෙම පදය පිවිසියේ ත්‍රිපිටකයේ ආහාරයයෙනි. සිංහල සහ බොද්ධ සංස්කෘත ග්‍රන්ථවල දී එම ගබළය කිසිදු අත්‍යේච්‍යාසයකට ලක් නො වී හාටිත වූවකි. සනරාමර ගබළයේ සරලාක්‍රිය වනුයේ ‘දෙව්මිනිසුන් සහිත’ (ස+නර+මර) යන්න සි. එහෙත් ඇතැම් විශ්වවිද්‍යාලයිය ආචාර්යීවරු ‘දෙව්මිනිසුන් සහිත’ යන අත්‍යේයන් හාටිත වූ එකී ගබළය බුදුරුදුන් සඳහා හාටිත කළ හැකි අන් අරුත් සමස් හෙවත් අන්‍යාන් සමාස පදයක් සේ සලකති; හගිති. මවුන්ගේ මතය වනුයේ සාමාන්‍ය ජනතාව පවා මෙම බුදු සනරාමර ගබළය බුදුරුදුන් හැදින්වීම සඳහා හාටිත කළ හැකි අන්‍යාන්වීවාවී ගබළයක් දැයි පරිණාම කිරීම මෙහි දී සිදුවේ.

#### පයෝෂණ ගැටුව

ඇතැම් විශ්වවිද්‍යාල ආචාර්යීවරු බුදුරුදුන් හැදින්වීම සඳහා බුදු සනරාමර ගබළය හාටිත කළ හැකි බව පවසනි. අන්‍යාන් සමාසයක් ලෙස සනරාමර යන්න හාටිත කළ හැකි බව මවුන්ගේ මතය සි. තව ද සාමාන්‍ය සමාජය පවා එලෙස හාටිත කරන බව මවුන් පවසනි. මෙහි පයෝෂණ ගැටුව වශයෙන් දැක්වෙන්නේ එය සි.

#### පයෝෂණ අරමුණ

සනරාමර ගබළයේ හාටිතය සහ අත්‍යේ පිළිබඳ මූලාශ්‍ය ඇසුරින් අධ්‍යානය කිරීම මෙහි අරමුණ වේ.

#### පයෝෂණ ක්‍රමවේදය

දුණාත්මක පයෝෂණ ක්‍රමවේදය මෙහි දී අනුගමනය කරන අතර, පාර්මික, සහ ද්විතීයික මූලාශ්‍ය ඇසුරින් දත්ත රස් කිරීම සහ විශ්ලේෂණය කිරීම මෙහි දී සිදු කෙරේ. මේ සඳහා මූලාශ්‍ය වශයෙන් ත්‍රිපිටකය, අව්‍යාච්‍යාලය, ටිකා, පාලි ප්‍රකරණ, පුරාතන සිංහල සාහිත්‍ය ග්‍රන්ථ, බොද්ධ සංස්කෘත ග්‍රන්ථ, පාලි සහ සිංහල ගබළකෝර හාටිත කෙරේ. තව ද පැරණි සහ තුතන ගිත, කවී පිළිබඳව ද මෙහි දී අවධානය යොමු කෙරේ.

#### සාකච්ඡාව

##### 01. ත්‍රිපිටකයේ හාටිත සනරාමර ගබළය

ත්‍රිපිටකය යනු සූත්‍රපිටකය, විනයපිටකය සහ අහිඛ්‍යිපිටකය සි. සූත්‍රපිටකයට දිසනිකාය, මත්ස්යිමනිකාය, සංයුත්තනිකාය, මුද්දකනිකාය, අවිගුත්තරනිකාය යන නිකාය පස අයන් වේ. එහි දක්වෙන බුද්ධකනිකායේ අපදානපාලි තමින් තාතියක් ඇත. එම අපදානපාලියේ හද්දියවගේ යනුවෙන් වශියක් අන්තරීත වේ. එහි කාල්දායියෙන් පදානම් යනුවෙන් වශියක් අන්තරීත වේ. එහි පාලාන්‍ය පදානම් යනුවෙන් වූ ඇති එක් සේරානයක් වශයෙන් එය දැක්විය හැකි වේ. තව ද එම වශියේ ම බුදුසුෂ්‍යයෙන් පදානම් යනුවෙන් ද අපදානයක් ඇත. එහි ද සනරාමර ගබළය හාටිත වී ඇත. ඒ හැරුණු කොට ත්‍රිපිටකයෙහි සනරාමර ගබළය හාටිත වූ අන්‍ය සේරානයක් හමු නො වේ. කෙසේ නමුත් එම ගබළය හාටිත වී ඇත්තේ කිනම් අත්‍යේකින් ද

යන්න අවබෝධ කර ගැනීමට එම අපදාන ද්‍රවය වුව ප්‍රමාණවත් වේ. එබැවුන් ප්‍රමාණයෙන් ම කාලෝයිසේරාපාදානං නමැති අපදානයේ දූක්වෙන ගාරාවත් පහතින් දූක්වේ.

එවං පවෙකුජාතෙසු සනරාමරුහ්මසු

කුලජ්පසාදකානග්ගං සාචකං වණ්ණයී ජ්‍යෙනා (අප. II, 2006: 376)

එම ගාරාවෙහි සිංහලාක්ෂීය මෙසේ ය: "මෙසේ දෙවිබුණුන් සහිත වූ මිනිසුන් ප්‍රිතියෙන් ඇලේ යිය කල්හි බුදුරජතෙම<sup>2</sup> කුලපහදවනුවත් අනුරෙන් ප්‍රාය දි ග්‍රාවකයකු පැවැසි ය." (අ.ප. II, 2006: 377) මෙහි දූක්වෙන සනරාමරුහ්මසු යනු සමාස පදයකි. එම පදයෙන් 'දෙවිබුණුන් සහිත වූ මිනිසුන්' යන අක්ෂීය මෙය වේ. නර, අමර, බුහුම යන සත්ත්ව කොට්ඨාස තුනෙහි එකතුවකින් එකී සමාස පදය නිම්‍යණය වී ඇත. මෙහි සනරාමරුහ්මසු යනුවෙන් සත්ත්තී විහත්ති බහුවචනයෙන් හාවිත වී ඇත්තේ කාලාක්ෂීය හැඟවීම සඳහා ය. ගාරාවෙහි දූක්වෙන ජ්‍යෙනා යන පදය බුදුරජාණන් වහන්සේ සඳහා හාවිත වූ පය්මා විහත්ති පදයකි. එබැවුන් සනරාමර යන්න 'බුදුරජාණන් වහන්සේ' යන අක්ෂීයන් හාවිත වී නොමැති බව ඉතා පැහැදිලි ය. මූල්‍යගැනීමෙරාපදානං නමැති අපදානයේ ද සනරාමර යන්න හාවිත වී ඇත්තේ මෙසේ ය:

සො තදා ලොකපස්ජේතො සනරාමරසක්කතො

පරිසාපු නරාදිවෙවා ධම්මං දෙසයතො ජ්‍යෙනා (අප. II, 2006: 394)

ඉහත ගාරාවෙහි සිංහලාක්ෂීය මෙසේ ය: "එකල්හි දෙවිමිනිසුන් ගරු කරණ ලද ලොව බෛඟවන්නා වූ මිනිස්නට හිරු වූ ඒ බුදුරජතෙම<sup>3</sup> පිරිස්මැද දහම දෙසයි." (අ.ප. II, 2006: 394) මෙම ගාරාවේ සනරාමරසක්කතො යන පදය සඳහා සිංහලාක්ෂී වහයෙන් 'දෙවිමිනිසුන් ගරු කරණ' යන්න හාවිත වී ඇත. මෙහි අක්ෂීය තවදුරටත් පැහැදිලි කරන්තේ නම් සනරාමරහි සක්කතො යන පද දෙකෙහි එකතුවෙන් සනරාමරසක්කතො යන පදය නිම්‍යණය වේ.

'දෙවියන් සහිත මිනිසුන් විසින් ගරු කරන ලද' යන අක්ෂීය එයින් ලැබේ. මෙහි නරාදිවෙවා යනු 'මිනිසුන්ට හිරු වූ' යනු යි. එම පදය බුදුරජන් අක්ෂීයන් වන ජ්‍යෙනා යන පදයට විශේෂණ වහයෙන් යෙදී ඇත. ඒ අනුවත් පැහැදිලි වන්නේ බුදු සනරාමර ගබඳය බුදුරජන් හැදින්වීම සඳහා හාවිත කළ නොහැකි බව යි.

## 02. අවියකරාවල හාවිත සනරාමර ගබඳය

පාලි අවියකරා යනු ත්‍රිපිටකයෙහි ඇති ඇතැම ගමහිර පදවිලට අරුන් සැපසු ගුණයේ ය. අවියකරාවලින් තොරව අනුම ත්‍රිපිටකාගත ධම්මය කරුණු තේරුම ගැනීම උගහට ය. මෙහි දී අපේක්ෂිත අරමුණ වන්නේ අවියකරා තුළ සනරාමර ගබඳයේ හාවිතය පිළිබඳ විමසා බැලීම යි. අවියකරාවලිය බුද්ධිසාස තේරුන් වහන්සේ දිස්නිකායටියකරාව වන සුමඩිගලවිලායිනී, මේකෘමනිකායටියකරාව වන පපස්සුවස්සානී, සංයුත්තනිකායටියකරාව වන සාරස්ථප්පකායිනී සහ අවිශ්වතරනිකායටියකරාව වන මෙනාරපුරණි යන අවියකරා සනර ම ආරම්භ කරනුයේ එක ම ගාරාවකිනි. එම ගාරාව පහතින් දූක්වේ.

කරුණායින්හැදය පක්ෂුසාපත්තේතාත්වීහතම්,

සනරාමරලොකරගු<sup>4</sup> වනෙද සුගතං ගතිවිමුත්තං (දිනි.අ.I, 1918: 1; ම.නි.අ.I, 2014: 1; ස.නි.අ.I, 1924: 1; අ.නි.අ.I, 1923: 1)

ඉහත ගාරාවෙහි සිංහලාක්ෂීය නම් 'කරුණාවෙන් සියිල් වූ හදවතක් ඇති පැණුපහනින් නසන ලද මොහදුර ඇති, දෙවිමිනිසුන් සහිත ලොකයාට ගුරු වූ සසර ගමනින් මිදුණු සුගතයන් වහන්සේ (මම) වදිමි.' යනු යි. මෙහි සුගතං යන පදයට විශේෂණ වහයෙන් සනරාමරලොකරගු යන පදය හාවිත වී ඇත. එය දුතියා විහත්ති පදයකි. තව ද බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සිංහලට පරිවත්තිය කරන ලද අවියකරාවල ඇතුළත් සිංහලාක්ෂී ද මෙහි දී දූක්වීය හැකි ය.

"ලතෙන් වූ කුපුණින් - නැසු මොහදුර තැන පහතින්

සනරාමර ලොවට ගුරු වූ - සසර ගමනින් මිදුණු සුගතිදු වදිමි." (ද.නි.අ.I, පර, 2008: 1)

"කරුණාවෙන් තෙන් වූ ලයක් ඇති, ප්‍රඟා තමැති පහතින් නැසු මේහාධිකාර ඇති, දෙව්මිනිසුන් සහිත ලෝවැසියනට ගුරු වූ තිරයාදී ගතින්ගෙන් වෙසසින් මිදුනු සුගතයන් වහන්සේට මම වදිමි." (ම.නි.අ.I, පර, 2008: 2)

"කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, ප්‍රඟාව තමැති පහතින් දුරු කරන ලද මොහදුර ඇති, දෙව්මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන, සසර ගමනින් මිදුණු සුගත වූ මුදු රජාණන් වහන්සේ නමදිමි." (ස.නි.අ.I, පර, 2008: 3)

"කරුණාවෙන් සිසිල් වූ හදවතක් ඇති, නැත පහතින් දුරුකෙරනලද මොහදුරු ඇති, දෙව්මිනිසුන් සහිත ලොවට ගුරුවූ, (සසර) ගතියෙන් මිදුණු, සුගතවූ මුදුරජාණන්වහන්සේ වදිමි." (අ.නි.අ.I, පර, 2008: 1)

ඉහතසඳහන්පරිවත්තාන්ත්‍රවාසීන්නේසංයුත්තනිකායටියකථා සිංහල පරිවත්තායෙහි "දෙව්මිනිසුන් සහිත ලෝකයා අභිවාදනය කරන" යනුවෙන් යොදා ඇති බව සි. එහත් ලොකගරු (අභිඛා. 1998: 130) යන පදය මුදුරදුන් හැඳින්වීම සඳහා යෙදෙන පදයක් හෙයින් 'දෙව්මිනිසුන් සහිත ලෝකයාට ගුරු වූ' යන්න වඩාත් උරිත වේ.

තව ද මෙහි දී සඳහන් කළ යුතු කරුණක් නම් සනරාමරලොකගරු යන සමාස පදය ප්‍රථම වරට නිම්‍යාණය කිරීමේ ගොරවය අවධිකථාවරිය මුද්ධසොස හිමියන්ට හිමි විය යුතු බව සි. එසේ නිම්‍යාණය කිරීම සඳහා උන්වහන්සේට මුදුරදුන් කෙරෙහි පැවති ගොරවය මූලික වන්නට ඇති. ලොකගරු යන පදය මුදුරදුන් වෙනුවෙන් හාවිත වූ තනි පදයක් බව අපදානපාලියේ එන සකුලාපදානං තමැති අපදානයෙන් දත් හැකි ය. (අ.ප.II-2, 2006: 130) ත්‍රිපිටකයෙහි හාවිත වූ සනරාමර යන්නත් ලොකගරු යන්නත් එකට එකතු කොට මුද්ධසොස හිමියන් විසින් මුදුරදුන් හැඳින්වීම සඳහා සනරාමරලොකගරු යන දුතියා

විහත්ති පදය නිම්‍යාණය කරගන්නට ඇති. ධම්මපදවියකථාව තුළ ලොකගරු ගබ්දයේ තතියා විහත්ති ඒකවචනය වන ලොකගරුනා යන්න හාවිත වී ඇති බව ලොකගරුනා බුද්ධධෙන (ඒ.ප.අ.II, 1922: 626) යන පායයෙන් පෙන්වා දිය හැකි ය. ඒ අනුව ලොකගරු යන්න විශ්වෙෂයක් වශයෙන් ද යෙදී ඇති බව ප්‍රකට ය.

මුද්ධසොස තෙරුන් වහන්සේ විසින් සනරාමරෝ යන පයමා විහත්ති එකවචන පදය හාවිත කළ ස්ථානයක් හැරියට පස්ස්වප්පකරණවියකථාව දක්විය හැකි ය. එහි අන්තරීක කථාවප්පුප්පකරණවියකථාවේ තිගමන ගාරාවල පහත සඳහන් ගාරාව දක්වේ.

ය. පත්තං කුසලං තෙන - ලොකොයං සනරාමරෝ

ධම්මරාජස්ස සද්ධම්ම - රසමෙවාධිගවිතතුති (පස්ස. I, 2010: 211)

ඉහත ගාරාවහි නිවැරදි අන්තීය වටහා ගැනීමේ දී එම ගාරාවට ඉහළින් ඇති ගාරාව ද වැදගත් වේ. කෙසේ නමුත් ඉහත දක්වූ ගාරාවේ සිංහලාක්ෂීය වුව සනරාමර යන්නෙහි සිංහලාක්ෂීය අවබෝධ කර ගැනීම සඳහා ප්‍රමාණවත් ය. එනම් "... එසින් යම් කුසලයක් ලබන ලද ද මේ දෙව්මිනිසුන් සහිත ලෝකයා ධම්රාජයන් වහන්සේගේ සද්ධම් රසය ම ලබන්වා යනු සි." යනු සි. මෙහි ධම්මරාජ ගබ්දය මුදුරදුන් සඳහා පයසීය නාමයක් ලෙස හාවිත වී ඇති. ඒ බව ධම්මරාජස්ස යන ජටධී විහත්ති එකවචන පදයෙන් අවබෝධ කරගත හැකි ය. එසින් 'මුදුරජාණන් වහන්සේගේ' යන සිංහලාක්ෂීය ලැබේ. මේ අනුව ද පැහැදිලි වන්නේ සනරාමරෝ යන පදය මුදුරජාණන් වහන්සේ සඳහා පයසීය නාමයක් වශයෙන් හාවිත කළ තෙන හැකි බව සි.

### 03. සනරාමර ගබ්දය පිළිබඳ විකා අන්තීකරණ

විකා යනු අවධිකථාවල ඇති ගැටමුස් පදවලට අන්තීකරන සැපයු ව්‍යාභිතා ගුණ්‍ය විශ්වෙෂයකි. විකා යුතු යුතු වශය වශයෙන් සැලැකෙන්නේ පොලොන්නරු යුතු විය සි. මුද්ධසොස හිමියන් විසින් හාවිත සනරාමරලොකගරු යන දුතියා විහත්ති එකවචන පදයට අන්තීවිටරණ සැපයීමට විකාවායීයන් වහන්සේලා උන්සුක යුතු. ලිනයුප්පකාසනා හෙවත් දිසනිකායටිකාව සම්පාදනය කළ ධම්මපාල තෙරුන් වහන්සේ සනරාමරලොකගරු යන්න පහත පරිදි ප්‍රාන්තුවිජේන්ට ඇති.



නරා ව අමරා ව නරාමරා, සහ නරාමරේහිනි සනරාමරෝ, සනරාමරෝ ව සො ලොකා වාති සනරාමරලොකා, තස්ස ගරුත් සනරාමරලොකගරු, තං සනරාමරලොකගරු. එතෙන දෙවමුස්සානං විය තදවිසිටියසත්තානම්පි යථාරහං ගුණවිසෙසාවහතො හගවතො උපකාරිතං දස්සෙනි. න වෙනු පධානාපධානහාවා වොදෙත්බෙබා. අක්දේදා හි සද්දක්කමා, අක්දේදා අත්තක්කමා. එදීසෙසු හි සමාසපදෙසු පධානම්පි අප්පධානං විය නිද්දීසියති යථා "සරාජ්කාය පරිසාය"නි. කාමක්දේවෙන් සත්තසඩිබාරභාජනවිසෙන තිවිධා ලොකා, ගරුහාවස්ස පන අධිප්පෙතත්තා ගරුකරණසම්පූද්‍යනතො සත්තලොකස්ස වසෙන අනෝ ගහෙත්බෙබා. සො හි ලොකීයන්ති එනු ප්‍රක්ද්‍යාපාපානි තබිබාකා වාති "ලොකා"නි වුවිවති. අමරගහණෙන වෙනු උප්පත්තිදෙවා අධිප්පෙනා.

අට වා සමූහනෝ ලොක-සද්දා සමූදායවසෙන ලොකීයති ප්‍රක්ද්‍යාලියතිනි. සහ නරේහිනි සනරා, සනරා ව තෙ අමරා වෙති සනරාමරා, තෙසං ලොකාති සනරාමරලොකාති පුරිමනයෙනෙව යොලේත්බෙබා. අමර-සද්දෙන වෙනු විසුද්ධිදෙවාපි සඩිගයේහන්ති. තෙ හි මරණාභාවතො පරමත්තො අමරා. නරාමරානං යෙව ව ගහණං උක්කටිය නිද්දෙසෙවසෙන යථා "සත්‍යා දෙවමුස්සාන"න්ති. තථා හි සඩිබානත්තපරිහරණප්‍රඛැව්‍ය මාය තීරවසෙසහිතපුබිධානතප්පරාය තීරතිසයාය පයොග සම්පත්තියා සදෙවමුස්සාය පජාය අව්‍යත්තුපකාරිතාය, අපරි මිතනිරුපමප්පහාවගුණවිසෙසසම්පිශිතාය ව සඩිබසත්තුත්තමා හගවා අපරිමාණාසු ලොකධාතුසු අපරිමාණානං සත්තානං උත්තමං ගාරවියානං, තෙන වුත්තං "සනරාමරලොකගරු"න්ති. (ද.ත්.ව. 1967: 3, 4)

නරයේ ද අමරයේ ද නරාමරයේ, නරාමරයන් සහිත යැයි සනරාමරයා, සනරාමරයා ද ඒ ලොකය ද යැයි සනරාමරලොකයා, මුළුනට ගුරු යැයි සනරාමරලොකගරු, ඒ සනරාමරලොකගරුන්. මෙයින් දෙවීමිනිපුන්ට මෙන් එයින් අවශ්‍ය සත්තියන්ට ද සුදුසු

පරිදි ගුණවිශේෂ ගෙන දෙන හෙයින් හාග්‍රාවතුන් වහන්සේගේ උපකාරීතය දක්වයි. මෙහි ද ප්‍රධාන ප්‍රඹාන හාවය වෛද්‍යනා නො කළ යුතු ය. ගැබුදුමය වනාහි අනෙකකි, අත්තුමය වනාහි අනෙකකි. මෙබදු සමාස පදයන්හි ප්‍රධාන හාවය අප්‍රධාන හාවය මෙන් දක්වනු ලැබේ යම්සේ "රුජ සහිත පිරිසට" මෙහි. මෙහි ද සත්ත්ව සංස්කාර හාජන වශයෙන් ත්‍රිවිධ ලෝකය කුමති විය යුතු ය. ගරුහාවයට අධිප්‍රේත බැවින් ගරුකරණසම්පූද්‍යව ම යෙදෙන බැවින් සත්ත්වලොකයාට වශයෙන් අත්තේ ගෙ යුතු ය. එය වනාහි මෙහි පින් පවි සහ එහි විපාකය පෙනෙන බැවින් "ලෝකය" යැයි කියයි. අමර යන්න ගැනීමෙන් මෙහි උත්පත්තිදෙවියේ අදහස් වේ.

නැතහෙළු සමූහාන් ලෝක-ගබුදය සමූදාය වශයෙන් පෙනෙනු ලැබේ; පැනවෙනු ලැබේ යනු යි. නරයන් සහිත යැයි 'සනරා' සනරා ද ඒ අමරා ද යැයි සනරාමරා, මුළුන්ගේ ලෝකය යනු සනරාමරලොකා යැයි පුරිම නායායයෙන් යෙදිය යුතු ය. අමර-ගබුදයෙන් ද මෙහි විසුද්ධි දෙවීයේ ද යනු ලැබෙන්. මුළු වනාහි මරණයට පත් නො වන හෙයින් පරමාත්ම වශයෙන් අමරා (නම් වේ.). නරාමරයන්ගේ ම ගැනීම උත්කාශේට තිදිනි වශයෙන් "සත්‍යා දෙවමුස්සාන" වැනි ය. එසේ වනාහි සියලු අත්තේ පරිහරණය ප්‍රවීඩිගම කොට ඇති තිරවිශේෂ හිත සුඩ විධානයෙහි තත්පර වූ ඉතා අධික වූ ප්‍රයෝග සම්පත්තියෙන් දෙවීමිනිපුන් සහිත ප්‍රජාවට අත්තන්ත උපකාරී බැවින්, අපරිමිත තීරුපම බල ගුණ විශේෂයන්ගෙන් යුත්ත වූ බැවින් ද සියලු සත්තියනට උත්තම වූ හාග්‍රාවතුන් වහන්සේ අපරිමණ ලොකධාතුන්හි අපරිමාණ සත්තියනට උත්තම වූ ගරුකටයුතු වූ, එබැවින් සනරාමරලොකගරු යැයි කියන ලදී.

ඉහත සඳහන් විග්‍රහ කුළ නරා ව අමරා ව නරාමරා යනුවෙන් ප්‍රථමයෙන් දක්වා ඇතු. රට අනුව නරාමර ගබුදය අයන් වන්නේ ද්වැනු සමාසයට ය. ද්වැනු සමාසයේ ද ඒක විභක්තික නාමයන්ගේ සමුව්‍යය (සමුව්‍යයෙනි පිණ්ධීකරණ) (මහානාම, 2005: 39) හෙවත් එකතු කිරීම සිදු වේ, (එකවිහත්තිකානං නාමානං සමුව්‍යයෙනා සො

ද්විනේදා) (මහානාම, 2005: 39). නරා සහ අමරා යනු පයිමා විහත්තියට අයත් බහුවචන පද දෙකකි. එබැවින් ඒවා ඒකවිහත්තික වේ. තව ද ද්වින්ද සමාසයේ ප්‍රසේද දෙකකි. එනම්,

1. සමාභාර ද්වින්දය,
2. ඉතරීතරයෝග ද්වින්දය, යනුවෙනි.

නරාමරා යනු ඉතරීතරයෝග ද්වින්දයට අනුව සැකසී ඇති පදයකි. රට ජේතුව නම් සමාභාර ද්වින්දය නිත්‍ය නපුංසක ලිඛිග සහ ඒකවචන වන බැවිනි. ඉතරීතරයෝග ද්වින්දයේ දී සිදුවන්තේ සමාස වන පදය නපුංසකකියට නො පැමිණ පසු පදයේ ලඩිය ගැනීම යි. අමර ශබ්දය පුලුලඩිග බැවින් මෙහි දී ද පුලුලඩිගික බහුවචන පදයක් නිමාණය වී ඇත.

ඉහත නරාමරා යනුවෙන් සකස් වූ පදය තැවත විශ්‍රාහ කොට ඇත්තේ සහ නරාමරහි සනරාමරා යනුවෙනි. 'නරාමරහි' යනු තනියා විහත්ති බහුවචන පදයකි. මෙම සනරාමරා පදය නිමාණය වී ඇත්තේ දීවිපද බහුබිඛ සමාසයක් වශයෙනි. එහෙත් මෙය සහ නරහි අමරහි යනුවෙන් ගත හොත් එයින් තිපදබහුබිඛ සමාස පදයක් නිමාණය වේ. තව ද සනරාමරා යන්නෙහි මුළුන් ඇති ස යනු සහ යන නිපාතයේ කෙටි විමති. තනියා විහත්ති පද සමග සහ, සද්ධිං සමං වැනි නිපාත යෙදෙන බව පාලි ව්‍යාකරණයේ දැක්වේ. ස යනුවෙන් ද පාලියෙහි නිපාතයක් ඇති බව ඉතිළුත්තකටියකරාවේ ස - ඉති නිපාතමත්තං (ඉති.අ. 2014: 43) යනුවෙන් දක්වා ඇති හේයින් පැහැදිලි වේ. කෙසේ නමුත් සනරාමර යන්නෙහි ස යනු සහ යන නිපාතයේ කෙටි විමක් ලෙස ඉහත විශ්‍රාහයට අනුව දත හැකි ය. සහ යනු සමග, එක්ව, සහිත යන අයි ඇති නිපාතයකි. සදෙවක, සමාරක, සස්සමණවාහ්මණ, සදෙවමනුස්ස වැනි ගවිදවල ප්‍රථමයෙන් දිස්වන ස අක්ෂරය සහ යන නිපාතයෙහි කෙටි විමති. සද්ධිං යනු ද රට සමානයි ඇති නිපාතයකි. මහානිද්දෙසටියකරාවේ මෙම පද පිළිබඳ අන්කප්‍රතිය කොට ඇති. එනම් සහ දෙවහි සදෙවකා. සහ මාරහි සමාරකා. සහ මුළුමුනා සම්බන්ධකා. සහ සමණවාහ්මණයෙහි සස්සමණවාහ්මණ (දෙවියන් සහිත සදෙවකා, මාරයන් සහිත සමාරකා, මුළුමයා සහිත සම්බන්ධකා යනුවෙනි. තව ද පොරුණා පනාහු: "

සදෙවකාති දෙවතාහි සද්ධිං අවසේසලාකා. සමාරකාති මාරහි සද්ධිං අවසේසලාකා. සම්බන්ධකාති මුහුමෙහි සද්ධිං අවසේසලාකා... (මහානි. 2006: 210, 211) (පෝරාණයෝ කිහි: සදෙවකා යනු දෙවතාවන් සහිත අවශේෂ ලෝකය. සමාරකා යනු මාරයා සහිත අවශේෂ ලෝකය. සම්බන්ධකා යනු මුහුමෙහි සහිත අවශේෂ ලෝකය...) යනාදි නයින් විශ්‍රාහ කොට ඇත.

ඉහත දැක්වූ පරිදි සනරාමර යන්න සමග ලාකා යන පදය යේදී ඇති අයුරු දක්වා ඇත. එහි විශ්‍රාහ වාක්‍යය සනරාමරා ව සො ලාකා වාති සනරාමරලාකා යන්න යි. ඒ අනුව ද මෙම පදය සකස් වී ඇත්තේ ද්වින්ද සමාසයෙනි. එයින් අදහස් වන්නේ 'දෙවිමිනිසුන් සහිත ලෝකයා' යනුවෙනි. එම දෙවිමිනිසුන් සහිත ලෝකයාට ගුරු වූ තැනැත්තා සනරාමරලාකාගරු නම් වන බව තස්ස ගරුති සනරාමරලාකාගරු, තං සනරාමරලාකාගරු යන ප්‍රකාශවලින් පැහැදිලි වේ. තව ද සහ නරහි අමරහි යො වත්තනතේ සො සනරාමරා යනුවෙන් විශ්‍රාහ කිරීමේ හැකියාව පවතී. එහෙත් එය තිවැරදි නො වේ. සහ නරහි අමරහි යො වත්තනතේ තෙ යනුවෙන් බහුවචනයෙන් යො සහ තෙ යන පද හාවිත කිරීම උවිත වේ. මේ සම්බන්ධයෙන් විශ්‍රාහ වන බෝධිවය්සාවතාරපක්ෂීකාවේ යො යන බහුවචන පදය හාවිත කොට ඇති. ඒ පිළිබඳ දැක්වේ දී සාකච්ඡා කෙරේ. ඉහත දැක්වූ පරිදි විශ්‍රාහ වාක්‍යය ගැනීමේ දී එයින් සමස්ත ලෝකයා ම අදහස් වේ. එවිට ඒ ලෝකයාට ගුරු වූ තැනැත්තා සනරාමරලාකාගරු නම්වේ. දිස්නිකායටිකාවට අනුවතවදුරටත්විස්තර වන්නේ එතෙන දෙවමනුස්සානා. විය තදවිසියසත්තානුමිෂි යථාරහං ගැනීමේ මුද්‍රාව සනරාමරලාකාගරු යන්නෙහින් "දෙවිමිනිසුන්ට පමණක් නො ව අවශේෂ සත්ත්වයන්ට ද සුදුසු පරිදි ගැනීමේ ගෙනදෙන බැවින් හායුවතුන් වහන්සේගේ උපකාරීතිය දක්වයි." යනුවෙන් දැක්වේ. තව ද න වෙතු පධානාපධානාවා වොදුත්තබවා. යන්නෙහි සරල සිංහලාස්ථීය නම් මෙහි ප්‍රධාන අපධාන හාවය පිළිබඳ වෙද්දනා තො කළ යුතු බව යි. මෙසේ පැවැසිමට හේතුව නම් මෙබදු සමාස පදවල ප්‍රධාන අන්ය අපධාන අන්ය වශයෙන් විස්තර වන බැවිනි. ඒ බැවි එදීසේසු හි සමාසපදෙසු පධානමිෂි අප්පධානං විය නිදිදීසියති යථා - "සරාලිකාය පරිසාය" ති. යන පායයෙන් පැහැදිලි වේ. රට උදාහරණ

වශයෙන් සපයා ඇත්තේ සරාජකාය පරිසාය යන්න යි. 'රජ සහිත පිරිස' යැයි ගැනීමෙන් රජ සහිත අවසේෂ සියලුදෙනා ම අනුවත් වේ. ප්‍රධාන ආපධාන හාවය සම්බන්ධයෙන් අදහස් දක්වන දිස්ත්‍රිකාය අතිනවිකාව තහවු වෙනු දෙවම්නූස්සා පධාන තුනා: කස්මා තේ අප්පධානතාය නිදියියති? අයේතා පධානතාය ගහෙත්බිත්තා. අද්දෙකාහි සද්දක්කමා, අද්දෙකාහි අප්පක්කමා. (ද.නි.ට. 1967: 4) යනාදි ලෙසින් ප්‍රශ්නෝත්තර දක්වා ඇතේ. ඒ අනුව පැහැදිලි වන්නේ ගබා හෙවත් අකුරු දුටු පමණින් එහි අයේය නො ගත යුතු බව යි. ගබාකුමය අනෙකකි, අන්ත්‍රුමය අනෙකකි යනුවෙන් දක්වා ඇත්තේ එබැවිනි. එනිසා ම තස්මා සබානු අයේතාව අධිප්පායො ගවෙසිනවිබේ. න ව්‍යක්ෂ්‍රනතො යනුවෙන් එහි දැක්වේ. ඒ අනුව සියලු තන්හි අයේ වශයෙන් ම අදහස ගවේෂණය කළ යුතු වන අතර, ව්‍යක්ෂ්‍රන හෙවත් අක්ෂරවලින් අයේය ගවේෂණය නො කළ යුතු ය. ඒ අනුව පෙනී යන්නේ සනරාමරලොකගරු යන පදන් ලොකගරු යන්න වෙන් කොට සනරාමර යන්න පමණක් මුදුරුදුන් සඳහා පයනීය තාමයක් සේ හාටිත නො කළ හැකි බව යි. සනරාමර යන්නෙහි අක්ෂර අනුව අයේය තේරුම් ගැනීම නො කළ යුතු ය. එය රේ වඩා පෘථ්‍රලාභීයක් ජනනය කරන බැවිති.

දිස්ත්‍රිකායවිකාව තුළ ලොක ගබාය සම්බන්ධයෙන් ද අදහස් දක්වා ඇතේ. එනම්, කාමක්ෂ්‍රවෙනු සත්තසඩ්බාරසානවසෙන තිවිධා ලොකා, ගරුහාවස්ස පන අධිප්පෙනත්තා ගරුකරණසම්පූර්ණයෙන් සත්තලොකස්ස විසෙන අයෝ ගහෙත්බේ. සො හි ලොකීයන්හි එතු පුද්දුකුපාපාහානි තබිබාකා වාති "ලොකාති" වූවිති. යන්න යි. ඒ අනුව සත්තව සංස්කාර හාජන හෙවත් බැඳී වශයෙන් ලේක යන්න තෙවැදැරුම් වේ. ගරු හාවය අදහස් වන බැවින් ද ගරුකරණයට සම්පූර්ණ යෙදෙන බැවින් ද සත්තවලොකයාට වශයෙන් අයේය ගත යුතු වේ. පින්, පවි සහ එහි විපාකය පෙනෙන හෙයින් 'ලෝකය' යනුවෙන් කියනු ලැබේ.

තව ද අමර ගබායෙන් උත්පත්ති දෙවියන් අදහස් වන බව අමරගේහෙළෙන වෙනු උත්පත්තිදෙවා අධිප්පෙනා. යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. උත්පත්තිදෙවා යන්න පැහැදිලි කරන ප්‍රිල්ලනිද්දෙසපාලියෙහි කතමේ උත්පත්තිදෙවා: උත්පත්තිදෙවා වූවිත්ති වනුම්මහාරාජකා දෙවා තාවතිංසා දෙවා යාමා දෙවා තුසිනා

දෙවා නිමිමාණරති දෙවා පරනිමිමිතවසවත්තේ දෙවා බුජමකායිකා දෙවා, යෙ ව දෙවා තදුන්තරිං ඉමෙ වූවිත්ති උප්පත්තිදෙවා. (වුල්ලනි. 2006: 200) ("උත්පත්තිදෙවයේ කට්ටල යන්: වාත්‍යම්හාරාජක දෙවියේ ද තවිතිසා දෙවියේ ද යාම දෙවියේ ද බුජමකායික දෙවියේ ද එයින් මතුයෙහි යම් දෙවි කෙනෙක් වෙත් නම් මහු දු 'උත්පත්තිදෙව' සියනු ලැබෙති." (වුල්ලනි. 2006: 201)

ඉන් අනතුරුව ද සනරාමරලොකගරු යන පදය පිළිබඳ තවදුරටත් විස්තර දක්වේ. ඒ අනුව විකල්ප වශයෙන් සමුහාත්වීයෙහි ලොක ගබාය යෙදෙන බව අප් වා සමුහාත්වා ලොක-සද්ධා සමුදායවසෙන ලොකීයති පක්ෂ්‍යායියෙනි. යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. එහි දී සනරාමරලොකා යන පදය විශ්‍රා කොට ඇත්තේ සහ තරෙහිනි සනරා, සනරා ව තේ අමරා වෙති සනරාමරා, තෙස් ලොකාති සනරාමරලොකාති පුරිමනයෙනෙව යොජනවිබේ. යනුවෙනි. මෙම විශ්‍රාය දෙස බැලීමේ දී පැහැදිලි වන තවත් කරුණක් නම් සනරා යනුවෙන් තහි පදයක් යෙදී ඇති බව යි. එහි තතියා විහක්ති අයේය ගැබැව ඇති බව විශ්‍රාය පරික්ෂා කිරීමෙන් පෙනේ. විශ්‍රාය අනුව සනරා යන්න බුඩුබැවිහි සමාසයෙන් සිද්ධ වී ඇති අතර, සනරාමරා යන පදය සිද්ධ වී ඇත්තේ ද්වන්ද සමාසයෙනි. ඒ බැවි ඉහතින් ද දක්වා ඇතේ. අමර ගබායෙන් විසුද්ධි දෙවිවරු ද අදහස් වන බව අමර-සද්ධාන වෙනු විසුද්ධිදෙවාපි සංඝිගෙහන්ති. තේ හි මරණාභාවනා වනා පරමත්වනා අමරා. යන ප්‍රකාශයෙන් පැහැදිලි වේ. විසුද්ධිදෙවා යනු රහතන් වහන්සේලා සහ පසේමුදුවරයන් වහන්සේලා බව වුල්ලනිද්දෙසපාලියෙහි දක්වේ. එනම්, කතමේ විසුද්ධිදෙවා: විසුද්ධිදෙවා වූවිත්ති තපාගතසාවකා අරහන්නා ඩිණාසාවා, යෙ ව පැවිච්චසම්බුද්ධා ඉමෙ වූවිත්ති විසුද්ධිදෙවා, හගවා සම්මුතිදෙවානා ව උප්පත්තිදෙවානා ව විසුද්ධිදෙවානා ව දෙවා ව අතිදෙවා ව දෙවාතිදෙවා ව.... (වුල්ලනි. 2006: 200) ("විශුද්ධිදෙවයේ කට්ටල යන්: තපාගතුවකා වූ අහිත් කිණාගුවයේ ද යම් පසේමුදු කෙනෙක් වෙත් නම් ඔහු ද 'විශුද්ධිදෙව' සියනු ලැබෙති. මොහු 'විශුද්ධිදෙව' සියනු ලැබෙත්. බුදුහු සම්මුතිදෙවයනට ද උත්පත්තිදෙවයනට ද විශුද්ධිදෙවයනට ද, දෙවා ද අතිදෙව ද දෙවාතිදෙව ද වෙති." (වුල්ලනි. 2006: 201) යනු යි. මේ අනුව පැහැදිලි වන්නේ හාගාවතුන් වහන්සේ සම්මුතිදෙව, උප්පත්තිදෙව, විශුද්ධිදෙව යන දෙවි පිරිසගේ දෙවා,

අතිදෙවි දෙවාතිදෙව වන බව යි. ඒ අනුව අමර යන්නෙන් බුදුරුදුන් අන්තේවත් තො වන බව පැහැදිලි ය. ඉහත ප්‍රකාශයේ තවත් වැදගත් වන ප්‍රකාශයක් නම් සඳේවමනුස්සය පර්‍යාය අව්‍යවත්තුපකාරිතාය, අප රිමිතනිරුපම්පහාවගුණවිසේසයමඩිජිතාය ව සබැඩසත්තුත්තමේ හගවා අපරිමාණාසු ලොකධාතුසු අපරිමාණානා සත්තානා උත්තමං ගාරවටියානා, තෙන වූත්තම "සනරාමරලොකගරු" න්ති. යන්න යි. මෙහි දැක්වෙන සඳේවමනුස්සය යන්න සනරාමර යන්නට පය්‍රාය වේ. ඒ අනුව එයින් දෙවි මිනිසුන් අදහස් වේ. තව ද අප්‍රමාණ උපමා රහිත ගුණ විශේෂයෙන් සමන්වාගත වූ සියලු සත්ත්වයනට උත්තම වූ හාගුවත්තුන් වහන්සේ අප්‍රමාණ ලොකධාතුවල අප්‍රමාණ සත්ත්වයනට උතුම් වන ගරුකටපුතු වන හෙයින් සනරාමරලොකගරු නම් වේ.

සනරාමරලොකගරු යන පදය සම්බන්ධයෙන් අදහස් දක්වන දිසනිකාය අහිනවටිකාවෙහි සත්ත්වයා ද නර ගබාධයෙන් අන්තේවත් වන බැවින් ලොක ගබාධය තො කිව පුතු යැයි දක්වා ඇත. රට උදාහරණ වශයෙන් වීමානවකු අවියකපාවේ ප්‍රකාශයක් ද ගෙනහැර දක්වා ඇත. ගරු යන්නෙහි උච්ච නැගීම, ප්‍රකට වීම යන අත් ද පාළාණයෙන් සකසන ලද කුඩායක් මෙන බර වූ යන අත් බැවි දක්වා ඇත. තව ද සනරාමරලොකගරු යන්න වෙනුවට සනරාමරලොකගරු යනුවත් ද පයිනය කරන බව එහි දක්වේ. දෙවිවරු වුව දිසියුම්ක වූවත් මරණය ස්වභාව කොට ඇති හෙයින් එහි වරදක් නැති බව ද පැවතේ. තව ද ගරු ගබාධයෙහි විවිධාස් ගෙනහැර දක්වන දිසනිකාය අහිනවටිකාව එයින් සියලුදෙනාට ආවායනී වූ බුදුරුදුන් අදහස් වන බව දක්වා ඇත. (දි.නි.අහි.වි. CSCD) මේ අනුව පැහැදිලි වන්නේ ගරු ගබාධය අනිවායනී වූවක් බව යි. බුදුරුදුන් හැඳින්වීම සඳහා සනරාමර ගබාධය පමණක් හාවිත කළ තො නැති බව යි.

#### 04. පාලි ප්‍රකරණවල සනරාමර ගබාධයේ හාවිතය

ප්‍රකරණ යනු වංසකපා, ජනෝලඩිකාර, ව්‍යාකරණ, වෛද්‍යගුණ්‍ය, න්‍යාය ගුණ්‍ය, සංඝුර යනාදි වූ ගුණයෙය් ය. එවා සියල්ලෙහි ම සනරාමර ගබාධය හාවිත වී නැත්ත් සමහර ගුණවල හාවිත වී ඇත. ඒ පිළිබඳව ද මෙහි ලා කරුණු දක්වීම උවිත ය.

පාලි බොධිවංසය ක්‍ර.ව. 10 සියලුසට අයන් සේ සැලකේ. එහි සනරාමර ගබාධය හාවිත වී ඇති අපුරු මෙසේ දත් හැකි ය: ....අපරිමිතනසම්මුහසම්මද්දසංකුලං රාජකුලං

සනරාමරලොකෙනාහිනිතා අන්තාපුරවරවාරුවිලාසිනිරහෙන කුරුමානාවතරණකම්ගලා මධිගලපේදීපා විය.... (පාලි මහාබාධිවංසය, 1996: 11) මෙහි සිංහලාස්ථීය වනුයේ "අපරිමිත ජනසම්මුහයාගේ සම්මදීයෙන් සඩිකුලුව් (ගහනවීමෙන් ගැවසිගතත්තාව්) රාජකුලයට දිව්‍යමනුෂ්‍යයන් සහිත වූ ලෝකයා විසින් පමුණුවන ලද (මහාබාධිසංස්කීතෙම) අන්තාපුරයෙහි ඇවිදින්නාව් වාරුවිලාසිනි ජනයා විසින් කරණ ලද ගෙවනා මගුල් ඇතියේ මධිගල ප්‍රධීපයක් සෙයින්...." (පියරත්න, (පරි) 1996: 43, 44) යනු යි. මෙහි දැක්වෙන සනරාමර යනු "දෙවිමිනිසුන් සහිත" යන අත්ථීය ලැබෙන බව පැහැදිලි ය. මෙම කරුණ බේසතාණන් වහන්සේගේ උපත සමග බැඳේ. එබැවින් රාජකුලයට බේසතාණන් වහන්සේව පමුණුවන ලද්දේ දෙවිමිනිසුන් සහිත ලෝකයා විසිනි. මහා බොධිවංස ගුණ්‍යපදය විමසා බැළුවත් පෙනී යන්නේ "සනරාමරලොකෙන, දිව්‍ය මනුෂ්‍යයන් සහිත වූ ලෝකයා විසින්" යන අත්ථීය දී ඇති බව යි. (මහා බොධිවංස ගුණ්‍යපදය, 1985: 45) සිංහල බොධිවංසය ද එම අත්ථීය ම දක්වා ඇත. (සිංහල බොධිවංසය, 1970: 5)

ජනවරිතය යනු වනරතන මේධඩිකර මහා ස්වාමීජුයන් විසින් විරවිත කානියකි. එහි සනරාමර ගබාධය හාවිත වී ඇති බැවි 176 වන ගාරාවෙන් දත් නැති ය. සනරාමර යන්නෙහි අත්ථීය වියද කර ගැනීම සඳහා 176, 177 යන ගාරා ද්විය ම ප්‍රයෝගනවත් වේ. එම ගාරා ද්විය පහතින් දක්වේ.

තස්සි'දං වවනා හාසි - සබැඩසත්තහිරෝ රතො; කනුත්ක'ල්පේ'කරන්තිං මං - තාරෙහි සනරාමරං. (176)

ලොකමු'ත්තාරසිස්සාමි - බුද්ධේදා පුත්‍රා අනුත්තරෝ, හවසාගරතො සොර-රජාදීමකරාකරා (177)

ඉහත ගාරාවල සිංහලාස්ථීය වන්නේ "සියලු සත්ත්වයන්ගේ හිතවැඩ කිරීමෙහි ඇශ්‍රේණා වූ (හෙතෙම) මේ වවනය ඒ අය්වයාට කියේ ය: "කන්පිකය, අද එක් රයෙකින් මා එනෙර කරව! හයානක ජරා ආදි වූ මකරුන්ට ආකරයක් වූ සසර සයුරින් දෙවි මිනිසුන් සහිත ලෝකයා මුදු වී එනෙර කරන්නෙමි." (ජනවරිතය, 1999: 124) යන්න යි. මේ අනුව ප්‍රථම ගාරාවෙහි සඳහන් සනරාමරං යන්න ලොකං යන්නට

විශේෂණ වගයෙන් යෙදී ඇත. එම පද ද්‍රව්‍ය ම දුතියා විහක්තියෙන් යෙදී ඇති බව දත් හැකි ය. කට ද මෙහි සඳහන් කළ යුතු කරුණක් නම් මෙම ප්‍රකාශය සිද්ධාත්‍ය කුමාර අවධියේ දී ප්‍රකාශ කළ එකක් සේ ජීවත්වරිතයෙහි දක්වේ. එබැවින් එම පදය බුදුරඳුන් සඳහා හාවිත කළ නො හැකි බව පැහැදිලි වේ.

ජීවත්වය යනු පාලියෙන් ලියැවී ඇති මහාකාවච්‍යක් සේ සැලකේ. එහි කතුවරයා මෙධානැනු නමැති යතිවරයෙකි. එකි ජීවත්වය කාවචයේ ද සනරාමර ගබඳය හාවිත වී ඇති අපුරු පහත සඳහන් ගාරා මෙහින් පැහැදිලි වේ.

අසම්බුද්ධවිලාසලවෙන යො  
අහිඛවං සනරාමරවිහම.

පටිපරං පටිප්‍රජ්‍යති සොහන.  
ඉතිහි සො සුගතො සුගතො සියා (1-12) (ජීවත්වය, CSCD)

“අසම වූ බුද්ධ විලාස ලවයෙන් යමෙක් සනරාමරයන්ගේ විභුමය හෙවත් ප්‍රාන්තිය අහිඛවනය කරනුයේ ද සේහන වූ මගට බසිය ද මෙසේ ද ඒ සුගතයන් වහන්සේ සුගත නම් වන්නේ ය.” යනු එහි සරල සිංහලාත්මීය සි. මෙහි සනරාමරවිහම. යනු සනරාමරාන. විහිමල. යන්න සි. ‘නරයන් සහිත දෙවියන්ගේ විභුමය’ යනු දෙවියන් සහිත මිනිසුන්ගේ ප්‍රාන්තිය සි. විහිමල ගබඳය ප්‍රාන්තිය, ලිලාව, ඉවත්යාම (පාලි-සිංහල ගබඳකෝෂ්‍ය, 2001: 458) යනාදී විවිධාත්‍ය ජනනය කරයි. සිංහල හාජාවේ ද තත්සම ගබඳය වන විභුම (සං.) යන්න දක්වේ. 1 ලිලාව; විලාසය. 2 ඔබ මොබ යුම. 3 විශේෂ වූ ප්‍රාන්තිය; වැරදි හැඟීම; සැකය. 4 ඉක්මන්තම. (ශ්‍රී සුම්බිගල ගබඳකෝෂ්‍ය II, 1998: 951) යනාදී අත්‍යේ එහි අන්තර්ගත වේ. ඒ අනුව විමසා බැලීමේ ද පෙනී යන්නේ ඉහත ගාරාවේ විභුම යන්න ප්‍රාන්තිය, වැරදි හැඟීම, සැකය යන අත්‍යේ ජනනය වන බව සි. බුදුරජාණන් වහන්සේ සුගත වනුයේ මිවුන්ගේ ප්‍රාන්තිය, වැරදි හැඟීම, සැකය යනාදිය දුරු කොට සේහන වූ මාත්‍රීයට පිළිපන් බැවිනි. එසේ නම් නරයන්ට සහිත අමරයන්ට විභුමය, ප්‍රාන්තිය, වැරදි හැඟීම, සැකය යනාදි වූ මානසික ස්වභාව පවතී. කෙසේ නමුත් මෙහි ද සනරාමර ගබඳය හාවිත වී ඇත්තේ බුදුරඳුන් හැදින්වීම සඳහා නො වේ. ජීවත්වය යේ දක්වෙන තවත් ගාරාවකි, පහතින් දක්වෙන්නේ.

අත්‍යා’නත්‍යවිචාරණා’තිවතුරා ලොකුත්තරයෙන්’ප යස්මා සාසති ලොකියෙන උහයෙන’සේනලොකං ඉමං, සමුහ්මං සනරාමරං සසම්ණයෘ සමුහ්මණය යොහි සො සන්ථා’තේ පසස්තිකිත්තිනිකරා සන්ථාරමඩහුග්ගතා (25-4) (ජීවත්වය, CSCD)

ඉහත ගාරාව සහ්‍ය දෙවමනුස්සානං යන ප්‍රකාශයට අදාළව බන්ධනය කොට ඇති බව ග්‍රහ්‍ය පරීක්ෂා කිරීමෙන් පැහැදිලි වේ. එහි සිංහලාත්මීය නම්, “අත්‍යානත්‍යවිචාරණයෙහි ඇති වතුර වූ ලොකික ලෝකාත්තර යන උහයාත්මෙන් මුහුමයන් සහිත, දෙවිමිනිසුන් සහිත, සම්ණවාහ්මණයන් සහිත මේ ලෝකයාට අනුගාසනා කරයි ද යමෙක් සහ්‍ය යැයි ප්‍රශනයේ කිරීමි නමැති නිකර සහිත වේ ද හෙතෙම ගාස්තාවනියට පැන නැංගේ ය.” මේ අනුව ද සනරාමර යන්න හාවිත වී ඇත්තේ ‘දෙවිමිනිසුන් සහිත’ යන අත්‍යේ ම ජනනය වන බව සි.

තස්සා’පරෙන සනරාමරසන්තසාරෙරා

සහ්‍ය විපස්සී’හ සම්මුඩ්ඩවි සබඳස්සී

කම්මෙන කෙනවි මහිද්ධිමහානුභාවා,

මුද්ධවිකුරෝ’හවි තදා’තුලනාගරාණ (ජීවත්වය, CSCD)

යනු ද ජීවත්වය යේ ම සඳහන් ගාරාවකි. මෙහින් අදහස් වන්නේ “ලන්වහන්සේට අනතුරුව සනරාමරසන්තසාර වූ සවිදරුසී වූ විපස්සී බුදුරජාණන් වහන්සේ සම්මුඩ්ඩ විය. කිසියම් කම්ලියකින් මහන් සාද්ධී ඇති මහානුභාව වූ අතුල නමැති නාගරාජයා එකල්හි බුද්ධාචිකුරයෙක් විය.” යන්න සි. මෙහි දක්වෙන සනරාමර යන්න ‘දෙවිමිනිසුන් සහිත’ යන අත්‍යේ ගෙන දෙන අතර, සන්තසාරෙරා යන්නෙන් සන්තවයන් කෙරෙහි සාර වූ හෙවත් උන්නම සන්නව වූ යන අත්‍යේ ලැබේ. යො සන්තසාරා අනිසා නිරාසා... (ම.නි.III, 2006: 208) යන ප්‍රකාශය ඉසිගිලි සිතුයේ දක්වෙන්නායි. එහි දක්වෙන යො යන්නෙන් පසේ බුදුරජාණන් වහන්සේලා අදහස් කෙරේ. එහි දක්වෙන සන්තසාරා යන පදයට

මල්කේමතිකායටියක්පාවේ අරුත් සපයා ඇත්තේ මෙසේ ය: තත්ත්වය සත්තසාරාති සත්තාන් සාරභාතා (ම.නි.අ.V, 2014: 89) (එහි සත්තසාරා යනු සත්ත්වයන්ට සාර වූ) යනුවෙනි. සත්තසාරා යනු ඒකවචන පදය වන අතර, සනරාමරසත්තසාරා යනුවෙන් ජීවව්සැපයෙහි යෙදී ඇත්තේ විපස්සී බුදුරජාණන් වහන්සේට විශේෂණ වශයෙනි. එය පාඨමා විභත්ති ඒකවචනයෙන් යෙදී ඇති තත්ත්වයකි. මේ අනුව ද සනරාමර යන්ත් පමණක් යෙදී නැති බව සත්තසාර යන පදය යෙදී ඇති හෙයින් දත්ත හැකි ය.

මිට අමතරව කමලක්ෂ්පලී නමැති පාලි පදා ප්‍රබන්ධයේ ද සනරාමර ගබාය හාවිත වී ඇත. ඒ බව පහත සඳහන් ගාරාවෙන් දත්ත හැකි ය.

සදයාදිත පියහාරති විජතන්තක සමර්.

දසපාරමි බලකම්පිත සධරාධර ධරනි.

ගිරීමෙබල වරවාරන සිරසානත වරණ.

පණමා'මහං අහින්සිත සනරාමර තුවන්. (කමලක්ෂ්පලී, CSCD)

"දයාව සහිතව හටගන් පිය තෙපුලින් දිනන ලද මාර යුද්දය ඇති, දසපාරමි බලයෙන් කම්පා කරවන ලද පථිත සහිත පාරීවිය ඇති, ගිරීමෙබල නමැති ඇත් රජු විසින් සිරසින් වැඩින ලද පා ඇති, වෙසෙසින් සතුවූ වූ දෙවිමිනිසුන් සහිත ලෝකයා ඇති (බුදුරජාණන් වහන්සේ) මම නමුදිමි."

ඉහත ගාරාවේ සනරාමර තුවන් යනුවෙන් දැක්වෙන පද එකතු කොට අත්ති ගත යුතු වේ. තව ද එකිනෙක් පදය යෙදී ඇත්තේ අහින්සිත යන පදය යුත්කොට ගෙන ය. එය ද එකතු විය යුත්තකි. එවිට අහින්සිතසතාමරසුවන් යන තත්ත්වය ලැබේ. උච්චාරණයේ පහසුව සඳහා පද වෙන් කොට ඇති බැවි දත්මතා ය එවිට එයින් අදහස් වන්නේ 'අතිශයින් සතුවූ වූ දෙවි මිනිසුන් සහිත ලෝකයා ඇති' යනු සි. තුවන් යනු 'ලෝකය' යන අත්තෙන් යෙදී ඇති දුතියා විහත්ති අං ප්‍රත්‍යායෙන් අන්ත වූ පදයකි. අනෙක් පාද තුනෙහි ද ඇත්තේ දුතියා විහත්ති පද තුනකි. සදයාදිතපියහාරතිවිෂ්තන්තකසමර්, දසපාරමිබලකම්පිතසධරාධරරත්නි, ගිරීමෙබලවරවාරනසිරසානතව-රණ. යනු ඒවා සි. මෙම ගාරාවෙහි දැක්වෙන අහින්සිත යනු සනරාමර

යන්නට අයත් විශේෂණ පදයකි. සනරාමර යනු තුවන් යන්නට අයත් විශේෂණ පදයකි. ඒ සියල්ල එකතු වූ විට සෑදෙන්නේ තත්ත්වයකි. මෙහි බුදුරජාණන් වහන්සේ අරුත් ගැන්වෙන පදයක් නොමැති වුවන් අධ්‍යාහාර වශයෙන් ගැනීම සුදුසු වන හෙයින් කිවුලේගෙදර නාරද හිමියන් විසින් කමලක්ෂ්පලියෙහි සඳහන් එකි ගාරාවේ සිංහලාක්‍රීයේ අගට "වෙසෙසින් සතුවූ වූ දෙවියන් සහිත හාගාවතුන් වහන්සේ..." යනුවෙන් යොදා ඇත. එහෙත් මෙහි තර යන්නට කිසිදු අත්තෙක් දී නොමැති. එබැවින් එහි සිංහලාක්‍රී ගැටුලසහගත වුවති. 'හාගාවතුන් වහන්සේ' යන පදය අධ්‍යාහාර වශයෙන් ගෙන ඇත්තේ එය සම්බන්ධ කොට ඇත්තේ 'වෙසෙසින් සතුවූ වූ' යන්නට ය. ඒ අනුව දෙවියන් සහිත බුදුරජාණන් වහන්සේ ද සතුවූ වූ බවක් ද හැගේ. එහෙත් එය එසේ නො වේ. එය පරිවත්තනය විය යුත්තේ 'සතුවූ වූ දෙවිමිනිසුන් සහිත ලෝකයා ඇති (බුදුරජාණන් වහන්සේ)' යනුවෙනි. ධම් ගුවණය කිරීම නිසා බොහෝ දෙවිමිනිසුන් සතුවූ වූ බව ත්‍රිපිටකයෙන් දත්ත හැකි වේ. තව ද මෙම ගාරාවට ඉහළින් ඇති ගාරාවේ අවසන් පාදය අවසන් වන්නේ ද පණමා'මහං අහිපාතිත නෘම්ලිද්ධිඛ විහව්. යනුවෙනි. එයින් අදහස වන්නේ 'හෙළන ලද මාරයාගේ ද්‍රා සම්පත්තිය ඇති' යනු සි. එහි ද බුදුරුදුන් සඳහා වෙන ම පදයක් හාවිත වී නොමැති බව පැහැදිලි වේ. එහි ද අධ්‍යාහාර වශයෙන් 'බුදුරජාණන් වහන්සේ' යන පදය ගත යුතු වේ. අධ්‍යාහාර වශයෙන් ගත් 'බුදුරජාණන් වහන්සේ' යන පදය වරහන් තුළ යොදා තිබුණි නම් ඉහත සිංහලාක්‍රීය තරමක් හෝ සාන්ස්ක්‍රිත වනු ඇති.

සමන්තකුටවණ්ණනාව යනු පාලි පදය ප්‍රබන්ධයකි. ක්‍රි.ව. 13 වන සියවසේ විසු වේදෙහ තෙරුන් වහන්සේ විසින් මෙම කෘතිය රවනා කොට ඇති. එහි 498, 503 යන ගාරාවල සනරාමර ගබාය හාවිත වී ඇති අයුරු පහත නිදසුන් මගින් පැහැදිලි වේ.

ලෝකෝසයන්තා මම දම්මසොයා.

සමාභානන්තා මම දම්මහෙරි.

සාමුං දෙමන්තා මම දම්මසඩ්බිං.

වරාජ තුම්හෙ සනරාමරානා (498) (සමන්තකුටවණ්ණනා, 2001: 4)



“තෙපි දෙවිමිනිසුන් සහිත ලෝකයාට මාගේ ධම්බෝජාව අස්වමින් මාගේ දහම් බෙරය මොනවට ගසමින් මාගේ ධම් නමැති සංඝිතය මතාකොට පිශිමින් හැසිරුවු.” (සමන්තකවචණනා, 2001: 55) යනු එහි සිංහලාත්මීය සි. වෙදේහ තෙරුන් විසින් පබදින ලද මෙම ගායාවේ අන්තරීක වන්නේ බුදුරුදුන් විසින් හිසුන්ට දේශනා කරන ලද ප්‍රකාශයකි. ඒ අනුව බුදුරුදාන් වහන්සේ හිසුන් වහන්සේලාට පවසා ඇත්තේ දෙවිමිනිසුන්ට ධම්ය දේශනා කරන මෙහි. මෙහි දැක්වෙන තුම්හේ යන පදය තෙපි යන අත්තියෙන් යෙදේ. එයින් හිසුන් වහන්සේලා අදහස් වේ. සනරාමරානං යන පදය වනුන්ට විහක්ති බහුවතන පදයකි. වතුන්ට විහක්තිය සම්පූද්‍යනාත්තියෙහි යෙදේ. රට අරුත් වශයෙන් ‘දෙවිමිනිසුන් සහිත ලෝකයාට’ යන්න භාවිත වී ඇත්තේ අත්තුමය පිළිබඳ අවබෝධයකිනි. මම යන්න මාගේ යන අත්තියෙන් යෙදී ඇති පාලි පදයකි. එය ජටියි විහක්ති පදයකි. සාම් අත්තියෙහි ජටියි විත්තිය යෙදේ. මම යන්න බුදුරුදුන් තමන් හැදින්වීම සඳහා යෙදු පදයක් සේ සැලකිය හැකි ය. මේ අනුව පැහැදිලි වන්නේ බුදුරුදුන් දෙවිමිනිසුන් සහිත ලෝකයාට ධම්ය දේශනා කිරීම සඳහා හිසුන්ට අනුදත් බව සි. ඒ අනුව ද සනරාමරා යන්න කෙසේ හෝ බුදුරුදුන් සඳහා පය්සාය නාමයක් මෙන් හාවිත කළ නො හැකි බව ඉතා පැහැදිලි ය.

වනමිහි පන්තේ ගිරිගබ්බරායෝ

ରୈକ୍ବେସ୍‌ସ ମୁଲେ'ଟି ଏ ଅନ୍ତର୍ଜ୍ଞା'ଗାରେ

වස. යතත්තා මම ධම්මමග්ග

දෙසෙට ලොකේ සනරාමරාන් (503) (සමන්තකුවව් හේතුනා, 2001: 5)

"වනයෙහි වූ ඉතා දුර සෙනසුන්හි ද පලේත ගුණාවයි ද වැඩු මූලයෙහි ද ජන විවික්තාගාරයෙහි ද වාසය කරමින් උත්සාහාත්මක ව්‍යවාපු මාගේ අගු වූ ධම්මිය (නොහොතු) ධම් මාගීය ලෙවිහි දෙවිමිනිසුන්ට දෙසවු." (සමන්තකවචවන්ණනා, 2001: 57) යනු එහි සිංහලාක්ෂිය යි. ඉහත සඳහන් ගාර්යාවලින් ද අනුවත් වන්නේ සනරාමර යන්න 'දෙවිමිනිසුන් සහිත' යන අනුයෙන් ම යෙදී ඇති බව යි. මෙහි අනුයිය කෙරෙහි අවධානය යොමු කිරීමේ දී ද පැහැදිලි වන්නේ සනරාමර යන්නෙන් බුදුරුදුන් අරුත් ගැන්වය නො හැකි බව යි.

ජ්‍යාලුවිකාර නමැති පාලි පදනම් ප්‍රබන්ධයේ ද සහයාමර ගබඳය භාවිත වී ඇති අවස්ථාවක් ලෙස පහත සඳහන් ගාට්ටුව දැක්වීය හැකියේ.

ඡව. හි බුද්ධත්ම්පාගතො සො,

ବେଳେମ୍ ଦିଲ୍ଲିମାର୍କୁ ପାଇଁ ହାତିଲାଗିଲା

නානානයේහිසමෙකි සත්තේ,

තස්මා හි කධානො තිහවෙසු නාලෝ” (177) (ජ්‍යාලුඩිකාර, CSCD)

මෙහින් අදහස් වන්නේ "මෙසේ හෙතෙම මුද්ධක්‍රයට එලැඹියේ දෙවියන් සහිත මිනිසුන්ට ධම්ය දේශනා කළ සේක. නොයෙක් නායායයෙන් සත්ත්වයන් අවබෝධ කොට ගත් සේක. එබැවින් නායායන් වහන්සේ හවතුයෙහි දිළුනේ ය." යන්න යි. මේ ගාරාවෙහි අන්තීයට අනුව දෙවිමිනිසුන්ට ධර්මය දේශනා කරන ලද්දේ මුදුරජාණන් වහන්සේ විසිනි. එසේ තම් කෙසේ සතරාමර යන්නෙන් මුදුරදුන් හැඟී යා හැකි ද? එසේ යමෙකුට හැඟී ගිය ද එය සඳාස් ය; අසරුප් ය.

ଦେଇଦେଇ ପ୍ରଗତି ଅଧିକ ରକ୍ଷଣାତ୍ମକ ନାମେତି କାହାକିମିଯ ଲେଖନେ ବିଜିନ୍ ସମ୍ପାଦିତ ଯ. ଶିଳ୍ପୀ ଏ ଜନରାମର ଛବିଦୟ ଖୁବିଲା ଲେ ଆହୁ.

සො අනෙකපරියායෙන සත්‍යමාරාන හික්බුන දම්ම වූනේති. (විෂ්වන්තු (රජවාහිනී, 2004: 88)

"හෙතෙම තොයේක් පයසීයයෙන් දෙවිම්නිසුන් සහිත හිකුණ්ටේ ධම්ය විස්තර කරයි"

ඉහත පායියට අනුව සො යන්නෙන් අදහස් වන්නේ ඉංග්‍රීස් තේරුන් වහන්සේ ය. උත්වහන්සේ ඉතා බම්බරයෙකි. ඒ බැවි සාධිකරා එකිටකිරීමෙන් ඉංග්‍රීස් තේරුන් පෙන්වනු ලබයි (රසවාහිනී, 2004: 88) යන යොමෙන් පැහැදිලි වේ. එසේ නම් කෙසේ සනරාමර යන්නෙන් හිඳුරදුන් හැඟී යා හැකි ද? එසේ යමෙකුට හැඟී ගිය ද එය සඟාස් ය; අසරුප් ය.

අනාගතව සය යනු ගාර්යා 142 කින් යුතු කෘතියකි. එම කෘතියට සම්බන්ධ දේ කා නමින් අටුවාවක් ඇතේ. එහි කතුවරයා අදාළ ය.

එහෙත් එම අටුවාවෙහි ඇතුළත් ගාරා 7 ක් පොල්වත්තේ බුද්ධිදාන්ත හිමියන් විසින් සම්පාදිත පාලි සාහිත්‍යය නමැති කානියේ දැක්වේ. උන් වහන්සේ එම ගාරා උප්‍රවා ගෙන ඇත්තේ රේ. මිනයෝ නමැති රැසියානු ප්‍රධාන විසින් 1886 යේ දී එංගලන්තයේ පාලිපොත් සම්නියේ සගරාවේ පළ කරන ලද අනාගතව්‍යය පිළිබඳ පෙරවදනෙනි. (බුද්ධිත, 2005: 140) එහි එක් ගාරාවක සනරාමර ගබ්දය යෙදී ඇති බව දත් හැකි ය. මෙහි දී ගාරා ද්වයක් දක්වා ඇත්තේ අත්‍යේ පැහැදිලි වීම සඳහා ය.

කාරිතෙ ධාතුසෙනෙන රණ්ඩා ලංකාය සාම්හා  
තතු දක්ඩීණහාගමහි පාසාදේ වුල්ලකේ මයා (4)

නිවසන්තෙන තං කනා ය පත්තං කුසලං බහු.  
තෙන ප්‍රේපොතු ලොකග්ග - දෙසන්තං අමතං පදා.

සනරාමරලාකොයෝ බෙමං නිවවං මුවං සූඛං (5) (බුද්ධිත, 2005: 140)

මෙම ගාරා ද්වයට බුද්ධිදාන්ත හිමියන් විසින් සහයා ඇති සිංහලාත්‍යේ වනුයේ "ලංකාවට ස්වාමී වූ ධාතුසෙන රජ්‍යවිසින් කරවන ලද රම්‍ය වූ කාලවාපි (=කළාවැව) විහාරයේ දකුණුපසකි වූ කුඩා ප්‍රාසාදයෙහි වසන්නා වූ මා විසින් මේ අටුවාව කොට යම් පිනක් ලද්දේ ද, ඒ පිනින් දෙවිමිනිසුන් සහිත මේ ලෝකවාසී තෙමේ (මෙන් පුදුන්) දෙසන්නා වූ තිතා - දුව - සුඩ - අමතපදයට පැමිණෙන්වා." (බුද්ධිදාන්ත, 2005: 140) මෙහි දක්වෙන සනරාමරලාකොයෝ යනු සනරාමරලාකා අයා යනුවෙන් විසභයි කොට අත්‍යේ ගත යුතු වේ. සනරාමරලාකා යන පයිමා විහානියට අයන් අවසාන හියාපදය වන්නේ ප්‍රේපොතු (පැමිණෙන්වා) යන්න යි. රේ. මිනයෝ විසින් පළ කළ අනාගතව්‍යයේ ඉහත දක්වෙන සනරාමර ගබ්දය 'sanarāma(?)' (Minayeff, 1886: 39) යනුවෙන් දක්වා ඇති අතර, බුද්ධිදාන්ත හිමියන් විසින් සනරාමර යනුවෙන් සම්පූර්ණ කොට ඇති බව පෙනේ. එහි ගාරා දක්වා ඇත්තේ වාක්‍ය ස්වරුපයෙනි. ඒ බව බුද්ධිදාන්ත හිමියේ ද දක්වති. (බුද්ධිදාන්ත, 2005: 141)

ත්‍රිපිටකයේ භාවිත සනරාමර ගබ්දය පසුව අවියකාවට පිවිසියේ ය. ඉන් අනතුරුව ටිකා යුගයේ දී විකා තුළ ද මෙම වචනය පිළිබඳ

සාකච්ඡා වී ඇති බව දිසනිකායටිකාව, දිසනිකාය අහිනවටිකාව, මණ්ඩලනිකායටිකාව, සංප්‍රත්තනිකායටිකාව, අඩුගුත්තනිකායටිකාව මගින් පැහැදිලි වේ. පශ්චාත්කාලීනව එම පදය පාලි පදා සහ ගදා ප්‍රබන්ධ තුළ ද දිස් වූ බව ඉහත තිදුපුන් මගින් පළට වේ.

සද්ධිතිති ව්‍යාකරණය, යනු අග්‍රව්‍ය නමැති තෙරුන් වහන්සේ විසින් සම්පාදිත ප්‍රශ්නයේ පාලි ව්‍යාකරණ ග්‍රන්ථයකි. එහි සනරාමරලාකගුරු යන පදයට පාලියෙන් අරුත් සපයා ඇති අපුරු ද මෙහි ලා වැදගත් වේ. එහි සනරාමරලාකගරුන්හි එහෙ සබලලාකාවරියෙ සබලස්කුම්හි (සද්ධිති, CSCD) යනුවෙන් දක්වේ. ඒ අනුව එයින් අදහස් වන්නේ සියලු ලෝකයාට ආවායනී වූ සව්‍යායන් වහන්සේ සඳහා එම පදය හාවිත වන බව යි. එහෙත් පුදු සනරාමර ගබ්දය බුදුරුප්‍රහාට පයේන්සා පදයක් ලෙස ඉහත දක් වූ කිසිදු කානියක හාවිත වී නොමැත.

#### පුරාතන සිංහල සාහිත්‍යයෙහි සනරාමර ගබ්දයේ හාවිතය

ක්‍රිස්තු පුද් තුන්වැනි සියවසේ දී මිනිදු භෙරහතන් වහන්සේගේ වැඩිමෙම්ත් සමග ලාඩිකේය ලේඛන කළාවේ දියුණුවක් ඇති විය. අනුරාධපුර යුගයේ දී පාලි අවියකා සිංහල හාජාවට පරිවතින කිරීමේ ගෞරවය හිමි වන්නේ ද උන්වහන්සේට ය. එම අවියකා මහාවිහාරයෙහි පුරක්ෂිතව පැවැතුණි. ඒවා ඇපුරු කරගෙන බුද්ධභාසා තෙරුන් වහන්සේ පාලි අවියකා සම්පාදනය කළහ. කුම්කව සිහළටියකාවල හාවිතය අඩු වී නැෂ්ටප්‍රාය වන්නට ඇති. කෙසේ තමුත් පාලි අවියකා හැරැණු විට අනුරාධපුර යුගයේ බිජි වූ දැනට විදාමාන වන සිංහල කානි තුනකි. එනම් සියබස්ලකර, ඩමිපියා අටුවා ගැටපදය සහ සිබවලද හා සිබවලද විනිස යි. සංස්කෘත හාජාවෙන් රවිත දණ්ඩීන්ගේ කාචාදාදිය පරිවත්තය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සියබස්ලකර නමැති කානිය බිජි වූ බව සැලකේ. එහි කතුවරයා යුත් හතරවන සේනා නමැති රජ්‍ය ය. (සියබස්ලකර විවරණ, 2002: v) ඒ හැරැණු කොට අනෙක් කානි ද්වය ම පාලි හාජාවේ ආහාසයෙන් බිජි වූ ඒවා ය. එනම් කාචාප මහරජ (දෙවිසෙවැජ අභාසලමෙවන් කසුව මහරජභ (ඩමිපියා අටුවා ගැටපදය, 1932: i) විසින් සම්පාදනය කළ ඩමිපියා අටුවා ගැටපදය යි. මෙය බුද්ධභාසා තෙරුන් වහන්සේ විසින් සම්පාදිත ඩමිපදවියකාවේ දක්වෙන ඇතැම් පදයන්ට

සැපයු අත්ත්ව්‍යාබ්‍යාචකි. සිබවලද හා සිබවලද විනිසු රවනා වන්නේ ද අනුරාධපුර පුරුදෙයේ ය. එම කාන්තියෙහි විනායානුගත කරුණු දක්වේ.

පොලොන්නරු පුරුදෙයේ දී රවිත අමාවතුර සහ මුත්සරණ යනු සිංහල ගදා ගුණයෙයේ ය. ඒවායෙහි මූලික අනිපාය වූදෙයේ මුදුරුණ ව්‍යෝගාත්‍යා කිරීම සි. පදා ගුණු වශයෙන් සැලකෙන මුවදේවදාවත තමැති කාන්තිය මඟාදේව ජාතකය ඇසුරින් ද සසදාවත තමැති කාන්තිය සස ජාතකය ඇසුරින් ද සම්පාදනය විය. මෙසේ පාලි සාහිත්‍යය ඇසුරින් පුරුදෙයෙහි ම සිංහල සාහිත්‍යය පෝෂණය වූ බව එකිනෙක කරුණුවලින් අනාවරණය වේ.

අැතැතියෙදේ පටන් පාලි සාහිත්‍යය ඇසුරින් සිංහල සාහිත්‍ය වංශය පෝෂණය වූ බව ප්‍රකට කරුණි. එබැවින් පාලි හාජාවට් ව්‍යෝගාත්‍යා වශයෙන් හෝ තත්ත්ව වශයෙන් හෝ සිංහල හාජාවට පිවිසියෙදේ නිරායාසයයෙනි. ඉහතින් දක් වූ පරිදි සනරාමර යනු ද අැතැති ආත්තිකට හිමිකම් කියන පාලි ගැඩියෙනි. එය තත්ස්ම පදයක් ලෙසින් සිංහල හාජාවට පිවිසියෙදේ ය. ඒ බැවි පුරාතන සිංහල ගුණ පරික්ෂා කිරීමෙන් දත් හැකි වේ.

පුරාවලිය යනු දැඩදැන් පුරුදෙයට අයත් කාන්තියෙනි. එය 13 වන සියවසේ දී රවනා වූවෙනි. එහි 'සනරාමර' ගැඩිය හාවිත වී ඇති අයුරු මෙසේ ය: "අප මුදුරු සනරාමරලෝකයා විසින් කරන ලද නොඑක් පුරාවට අගුදක්ෂණීය වන බැවින් අහිත් නම් වන සේක." (පුරාවලිය, 2014: 10) ඒ අනුව සනරාමරලෝකයා විසින් මුදුරුදුන්ට නොයෙක් පුරා පවත්වන බව දක්වේ. එසේ හෙයින් 'සනරාමර' ගැඩිය මුදුරුදුන් සඳහා යෙදෙන පය්‍රීය නාමයක් නො වේ.

දෙපා පුරාවලිය යනු පාලි දායාවංසය ඇසුරින් සකස් වූවෙනි. එහි කුතුවරයා අදාළ වූවත් කරුණුගල පුරුදෙයට අයත් යැයි සැලකේ. එහි සඳහන් පායියක 'සනරාමර' ගැඩිය හාවිත වූ අයුරු මෙසේ ය: "ඉක්ති මුදුරුජානත්වහන්සේ ගණනායක සත්ලක්ෂණයක් ප්‍රධාන කොට ඇති කෙළගෙන් හිසුන්වහන්සේ හා ලක්ෂණන් හිස්පුලින් වහන්සේට ස්වභුදහසක් දෙම්සක්නය ඇසුරින් අප්පමාදෙන සම්පාදෙට හික්බලෝ" සියනාදින් අකුලවා වදාරා අවශ්‍ය බොහෝ දිව්‍යාභ්‍යමයන් ඇතුළු සනරාමර ලොකයාහට බණ වදාරා ස්කඩපරිනිවාණධානුවෙන් පිරිනිවී කළේ...." (දෙපා පුරාවලිය, 2008: 11) තව ද සනරාමර යන

පාලි තත්ස්ම පදය පමණක් නො ව පාලි නරාමර ගැඩිය ද හාවිත වූ බව දෙපා පුරාවලියෙදී දක්වෙන ආරම්භක ගාපාවෙන් පැහැදිලි වේ. එම ගාපාව මෙසේ ය:

සම්බුද්ධං පුද්ධිදං සෙටියිං ශේෂයාසාගර පාරගුං,

වණු තං සිරසා නිවිවං නරාමරසමවිතං (දෙපා පුරාවලිය, 2008: 1)

මෙහි දක්වෙන 'නරාමරසමවිතං' යන්නෙහි අත්තිය නම් 'මිනිසුන් සහ දෙවියන් විසින් මැනවින් පුදන ලද' යනු සි. ඉහත සඳහන් කරුණු අනුව ද පැහැදිලි වන්නේ සනරාමර යනු මුදුරුදුන් නො වන බව සි.

පන්සිය පනස් ජාතක පොත යනු පාලි ජාතකට්කපාව සිංහලට තැගීමේ ප්‍රයත්ත්‍යාකින් සිද්ධ වූවෙනි. එහෙත් එය මුදු පරිවත් තයක් නො වේ. එහි කුතුවරයා වශයෙන් සැලකෙන්නේ කරුණුගල රාජධානීය කොටගත් ද්විතීය පණ්ඩිත පරාක්මලාභු රුපු ය. එහි සඳහන් ප්‍රකාශයක් මෙසේ ය: "සනරාමර ලේකකයාගේ සකලාධ්‍යායය දක්නාවූ මුද්ධයාන තමැති කුඩාපතින් ස්වාමිදරුවානේ ඒ හිසුන්ගේ අධ්‍යායය දක් සියලු සත්ත්වියන් කෙරෙහි පත්‍රාලුවූ මහාකරුණාව ඒ පස්වග මහඟුන් කෙරෙහි පවත්වා වදාලසේක." (ජා.පො. 1961: 40) මේ අනුව ද පැහැදිලි වන්නේ මුදුරුදුන් සනරාමර ලේකකයාගේ සියලු මේ අනුව ද සනරාමර යන්නෙහි මුදුරුදුන් අත්ති වන් නො වේ. ඒ අනුව ද සනරාමර යන්නෙහි මුදුරුදුන් අත්ති වන් නො වේ.

කරුණුගල පුරුදෙයට ම අයත් දෙපාසිරික තමැති කාන්තියේ ද 'සනරාමර' ගැඩිය හාවිත වී ඇති බව දත් හැකි ය. එනම්, "...දෙවි බහුත් දහම් අමාරසයෙන් පිනවා දෙවිමරම වෙහෙර වැඩ ඉක්තිනි සනරාමරලොකයේ හි සැරිසරා වඩිමින් සත්ත්වාහිවද්ධිය පිණිස සඳහම්ම දෙනා කරන කළ හි...." (දෙපා පුරාවලිය, 2000: 45) යනු සි. මෙහි ද 'සනරාමරලොකයේ හි' යනු 'දෙවි මිනිසුන් සහිත ලේකයෙහි' යන අදහස සි.

අනාගතවංසය හෙවත් මෙන් මුදුසිරික තමැති කාන්තිය රවනා කරන ලද්දේ විල්ගමමුල සංඝරාජ මාහිමියන් වහන්සේ විසිනි. එම ගුණය කරුණුගල පුරුදෙයට අයත් වූවෙනි. එහි මුදුරුදුන් හැඳින්වීම සඳහා 'සනරාමර' යන්න හාවිත වී ඇති බවක් නො පෙනේ. එහෙත් මුදුරුදුන්

හැඳින්වීම සඳහා භාවිත වී ඇති විශේෂණ පද රාජියක් දැක්වේ. එනම්, සකලගුණනිධානවූ කරුණාවෙන් සිහිල්වූ ල ඇති, ප්‍රයා නැමැති ප්‍රදීපයෙන් දුරුකරණලද මොහාජධකාර ඇති, දෙවි මිනිසුන් සහිත ලොවට එකගුරුවූ, මහර්මිවූ, අෂ්ට්‍රාචිගසමුපෙන ඔහ්මස්වර විහිදුවන්නාවූ ඉෂ්ටානිෂ්ටයෙහි තිරිකාරිවූ, තිලොවට එකනෙන් වූ, සම්සක්සම්බුදුරජාණන්වහන්සේ විසින් .....” (අනාගතවංසය හෙවත් මෙතේ බුදු සිරිත, නැති: 1) යනු සි. මහි දැක්වෙන 'දෙවි මිනිසුන් සහිත ලොවට එකගුරුවූ යන්න' 'සනරාමරලොකගරු' යන්නට බොහෝ සමාන වේ. අසහායාස්ථීයෙහි යෙදෙන 'එක' යන පදය පමණක් එහි අධික ය. තව ද මෙහි බුදු 'ලොකගරු' යන්න ද භාවිත වී ඇති බව 60, 67, 101, 106, 181 යන පිටු පරිජා කිරීමෙන් පැහැදිලි වේ. තිවිතකයෙහි ද 'ලොකගරු' ගබ්දය බුදුරඳුන් සඳහා භාවිත වී ඇතේ. ඒ බැවි ඉහත ද සඳහන් කොට ඇතේ. තව ද අහිසම්බාධි අලංකාරය නමැති කෘතියේ දීප්‍රංකරං ලොකගුරුං මහන්තා. යනුවෙන් 'ලොකගුරු' ගබ්දය භාවිත වී ඇතේ. (සන්න සහිත අහිසම්බාධි අලංකාරය, 1897: 4)

සද්ධම්‍රත්නාකරය යනු කොට්ටෙ පුගයට අයත් කෘතියකුදී සැලකේ. එය විමලකිරිති නමැති මහා ස්වාමීනුයන් වහන්සේ විසින් සම්පාදනය කරන ලද්දකි. එහි ද 'සනරාමර' ගබ්දය භාවිත වී ඇති පුදුරු මෙසේ ය: “සම්බුද්‍යාවයට සඩ්බ්‍යාන ද්විප්‍රකාරාස්ථීයන් ප්‍රකාශකරන්නාවූ මේ ගාරාවෙහි අතිප්‍රාව නම් සනරාමරගුරු දිවකරු බුදුන් හමුවෙහි දිවී පුදා පියන්නාක්මෙන් මඩමත්තේහි අභ්‍යන්තරීය අනුට එහි මුහුණන් වැදහෙව තියතිවරණ ලැබේ සමතිස් පෙරුම්පුරා ලොවිතරා බුදුවි.....” (සද්ධම්‍රත්නාකරය, 1923: 2) ඒ අනුව 'සනරාමර' ගබ්දය 'ගුරු' යන පදය භා එකතු කොට යොදා තිබේ.

සිංහල මිලිජප්‍රූනය යනු පාලි මිලිජප්‍රූහයේ පරිවතිනය සි. හිනටිකුමුරු සුමධිගල නමැති තෙරැන් වහන්සේ විසින් පරිවර්තිත ය. එහි ද 'සනරාමර' යන්න මෙසේ භාවිත වී ඇතේ. එහි ආකාලමරණ ප්‍රශ්නයෙහි “සනරාමර ලොක පුරින වූ සවීයායන් වහන්සේ වැඩවාසය කරණසේක්වීනම්, ශ්‍රීගස්තයදිගු කොට්ඨාසිවහන්සේගේදීරෝමස්තකය පිරිමදිමින් සාමුකාර දෙන සේක.” (මිලිජප්‍රූනය, 200: 437) යනුවෙන් දැක්වේ. තව ද යෝගිකරා ප්‍රශ්නයෙහි ‘මහරජානෙහි, එපරිදීදෙන් ම යොහි වූ මහඟුන් වහන්සේ විසින් අල්පේවිඡ සන්තුෂ්ට පවිචිතන පරිසල්ලානගුණයෙන් තිරන්තරයෙන් ම සනරාමරසකලලොකයා

විසින් ප්‍රාස්ථීනිය විය පුත්තේ ය.” (මිලිජප්‍රූනය, 200: 538) යනුවෙන් ද දැක්වේ. මේ අනුව ද පැහැදිලි වන්නේ 'සනරාමර' ගබ්දය බුදුරඳුන් සඳහා භාවිත වී තොමැති බව සි.

'සනරාමර' ගබ්දය බොද්ධ සංස්කෘත ග්‍රන්ථවල භාවිත වී ඇති ආකාරය එතිභාසික පුළු ගණනාවක ම සනරාමර ගබ්දය භාවිත වී ඇත්තේ' 'දෙවිමිනිසුන් සහිත' යන එකම අරුතකිනි. ඒ බව ඉහත සඳහන් නිදසුන් පරිජා කිරීමෙන් පැහැදිලි වේ. එපමණක් නො ව සංස්කෘත සාහිත්‍යයට ද මෙම පදය පිටිසි බව බෝධිවයසීවතාරපණ්ඩිකා, ප්‍රත්‍ය ගතකය සහ ඩම්වින්තා නමැති කෘති මගින් දත් හැකි ය. නාගරි අක්ෂරවලින් පුත් බෝධිවයසීවතාරපණ්ඩිකාවේ ප්‍රථම පරිවිශේදයේ තවටැනි ග්ලෝකය පහතින් දැක්වේ.

හවවාරකබන්ධිනො වරාකා:

සුගතානාං සුත උච්චනේ ක්‍රේණන,

ස නරාමරලොකවණ්ඩිනො

හවති ස්මොදින එව බොධිවත්තෙ. (බොධිවයසීවතාරපණ්ඩිකා, 1901: 15)

මෙයින් අදහස් වන්නේ හවය නමැති සිරගෙහි බැඳුනු දුක්ඩිත සත්ත්වයේ බෝධිවත්තය උපද්‍රවා ගත් සැශේනකින් සුගතයන් වහන්සේලාගේ පුතුයේ වන බවත්, දෙවිමිනිසුන් සහිත එල්කයාගේ වණ්ඩනාවට යෝගා වන බවත් ය. බෝධිවයසීවතාරපණ්ඩිකාවේ දැක්වෙන සහ නරාමරෙමනුෂායදෙවේවීතින්තෙ ය. අසුරාදයා ලොලා, තෙජාමඩි වණ්ඩනීයා නමස්කරණීය ස්තවනෙනායේව හවති සේම. (බොධිවයසීවතාරපණ්ඩිකා, 1901: 15) යන පායය ද වැදගත් වේ. ඒ අනුව නර යන්නට මනුෂ්‍ය යන්නත් අමර යන්නට දෙවි යන්නත් ආදේශ කොට ඇතේ. ස යනු සහ යන්නෙහි කෙටි වීම සි. තව ද නරාමරෙමනුෂායදෙවේවීතින්තෙ ය ය යන විශ්‍රාභ වාක්‍යය පරිජා කර බැලීමේ ද එහි ය යන පුරුමා විහක්ති බහුවවන පදය ඇති හෙයින් 'මනුෂ්‍යයන් සහ දෙවායන් සහිතව සිටින අනෙක පිරිස' යන අයේය ලැබේ. ඒ අසුර ආදිහු ය. ඒ බව අසුරාදයා ලොලා, යන්නෙන් පැහැදිලි වේ. මහි ලොලා, යන්න ලොකා, විය පුතු ය. එය මුදුණ දේශ්‍යයකි. “එහි දිව්‍ය මනුෂ්‍යයන් සහිත එල්කයාගේ ද වණ්ඩනීය වූ

නමස්කරණය වූ ප්‍රගංසාහි වූ (බේදිවිත්තය උපද්‍වාගත් බුද්ධපුත්‍රයේ) වූහ." යනු ද එහි දැක්වේ. ඒ අනුව ස නරාමර යන්නෙහි ස යන්න දුරස්ථ වුවන් 'දෙවිමිනිසුන් සහිත' යන අයේය බැවි පැහැදිලි වේ.

තව ද ප්‍රත්‍ය ගතකය යනු ග්ලෝක 102 ක් ඇතුළත් ඉතා කුඩා සංස්කෘත කානියකි. එහි 59 වන ග්ලෝකයේ සනරාමර ගබදාය හාවිත වී ඇත. ඒ මෙසේ ය:

යොජනං හෙරි ගබදාය්ට මෙස ගබදාය්ට ද්වාදා  
දානාදී ධම් ගබදාය්ට තෙළුලාක්‍රම සනරාමරං (ප්‍රත්‍ය ගතකය,  
නැතු: 15)

මෙහි සිංහලාත්මක වනුයේ "හෙරි ගබදාය ගොදුනක් ඇසෙන්නේ ය. මෙස ගබදාය දොලාස් ගොදුනක් ඇසෙන්නේ ය. ධම්දානාදීන් පවත්වන ලද ගබදාය දෙවි මිනිසුන් සහිත වූ තුන් ලොවට ම ඇසෙන්නේ ය." (ප්‍රත්‍ය ගතකය, නැතු: 15) යන්න යි. ඒ අනුව මෙහි දී ද සනරාමර ගබදාය හාවිත වී ඇත්තේ 'දෙවිමිනිසුන් සහිත' යන අයේයෙහි ය.

තව ද ද්‍රීල්දෙන යානෙක්වර නාහිමියන්ගේ ධම්විත්තා නමැති කානියෙහි සනරාමර ගබදාය හාවිත වී ඇත. එහි දැක්වෙන ග්ලෝකය මෙසේ ය:

ඡන්මව්‍යාධිජරාවිපත්තිමරණෙරුත්පිඛුමානේ'නිං.  
සංසාර වත සස්ක්වරන්තතිවිරං සත්ත්වානුකම්පොදානානා:  
පුරිනා දශපාරමී: ස්ථිරගුණ: සම්බාධිසන්නතමේ,  
බුද්ධේ'හුත් සනරාමරෙෂ්වධිගුරු: සද්ධම්වකුගේවර: (දානෙක්වර,  
1998: 45)

රට අරුත් සපයා ඇත්තේ මෙපරිදී ය: "ජාති, ව්‍යාධී, ජරා, මරණ යන මෙයින් පෙළනු ලබන සසරෙහි නිතර හැසිරෙමින් බොහෝ කළක් සත්ත්වානුකම්පාවහි උත්සාහවත් වූ ස්ථිර ගුණ ඇති සම්බාධි සන්නාත්තමයේ දශපාරමී පුරා දෙවි මිනිසුන් සහිත ලොකයෙහි ජ්‍යෙෂ්ඨගුරු වූ සද්ධම්වකුගේවර බුදුරජාණන් වහන්සේ වූහ." යනුවෙනි. මෙහි දැක්වෙන සනරාමරෙෂ්වධිගුරු: යන්න සනරාමරලාකගරු

යන පදයෙහි ආහාසයෙන් සකසා ගත් පදයක් විය යුතු ය. ධම්විත්තා නමැති කානියේ ප්‍රමා ග්ලෝකයෙහි ත්‍රිදානරගුරු (දානෙක්වර, 1998: 1) යන පදය හාවිත වී ඇත්තේ ද 'දෙවි මිනිසුන්ට ගුරු වූ' යන අයේයෙහි.

### ගබදාකෝෂ විවරණ

මෙහි ලා 'සනරාමර' යන්නට ගබදාකෝෂවල දක්වා ඇති අයේ දැක්වීම් ද ඉතා වැළැගත් වේ. බුද්ධධත්ත හිමියන්ගේ පාලි-සිංහල අකාරාදීයෙහි 'සනරාමර' යන්නට අරුත් සැපයීමක් දැකිය නො හැකි ය. එසේ ම මධ්‍යතියවෙල ශ්‍රී සුම්බිගල ස්ථාවිරයන් විසින් සම්පාදිත පාලි-සිංහල ගබදාකෝෂයේ ද එම ගබදායට අරුත් සපයා නොමැත. තව ද පාලි-ඉංග්‍රීසි ගබදාකෝෂ වන රිස් බේවිචිස්ගේ PALI-ENGLISH DICTIONARY නමැති ගබදාකෝෂයේ ද ආර්.සී. විල්ඩ්‍රොස්ගේ A DICTIONARY OF THE PALI LANGUAGE නමැති ගබදාකෝෂයේ ද 'සනරාමර' ගබදායට අරුත් සපයා නොමැත. එමගින් පැහැදිලි වන්නේ සනරාමර ගබදාය පාලි හාජාව තුළ ප්‍රකට අයේයක් ජනනය කරන බව යි. එහෙත් ප්‍රාමාණික සිංහල ගබදාකෝෂයක් වගයෙන් සැලකන ශ්‍රී සුම්බිගල ගබදාකෝෂයෙහි 'සනරාමර' යන්නට අරුත් සපයා ඇත්තේ "සනරාමර - නරයන් සහ අමරයන් සහිත (සද්ධ 11417, මිල 25410) -ගුරු= මිනිසුන් සහිත දෙවියන්ට ආවායී (සර 219)" (ශ්‍රී සුම්බිගල ගබදාකෝෂය II, 1998: 1026) යනුවෙනි. ගුණසේන මහා සිංහල ගබදාකෝෂයෙහි සනරාමර වී. මිනිසුන් හා දෙවිවරුන් සහිත, නරයන් හා අමරයන් සහිත. (ස+නර+අමර), සනරාමරගුරු තාප. මිනිසුන්ට හා, දෙවියන්ට ආවායී, සරවඳුයන් වහන්සේ, සනරාමරලාක නාපු. මනුෂ්‍යයන් හා දෙවියන් සහිත ලොකය, නර දෙවි බහුන් සහිත ලොකය. (ගුණසේන මහා සිංහල ගබදාකෝෂය, 2001: 1756) යනුවෙන් දක්වා ඇති. මේ අනුව ද පැහැදිලි වන්නේ 'සනරාමර' යන පදය බුදුරඟුන්ට පය්සීය නාමයක් සේ හාවිත කළ තොනා හැකි බව යි.

### සිංහල ගිණ සාහිත්‍යය

ශ්‍රීපිටකයේ දැක්වෙන සනරාමර ගබදාය ඉහත දක්වා පරිදී සිංහල සාහිත්‍යය සහ බොද්ධ සංස්කෘත සාහිත්‍යයට පිටිසි අතර,

පස්වාත්කාලීනව එකී තත්සම ගබඳය ම ගිත රචකයින් විසින් ද භාවිත කරන ලදී. එහෙත් එම පදය පුදු පදයක් ලෙස නො ව බුද්ධසෞජ හිමියන් විසින් හඳුන්වා දෙන ලද සනරාමරලාකගුරු යන්හෙහි ආභාසයෙන් යුතුව ය. බුද්ධසෞජ හිමියන් විසින් සම්පාදිත සනරාමරලාකගුරු ගබඳය පුරානන සිංහල ගත් කතුවරයන් විසින් භාවිත කරන ලදී. පසු කාලීනව එම පදය සිංහල ගිත බස්නයේ දී යොදාගෙන ඇති.

පුණු මහෝදයි ගාන්ත සමාධි

සනරාමර ගුරු ලෝක ශිව්‍යකර

බුද්ධ දිවාකරයාණෝ

ඉහත සඳහන් ගිත බණ්ඩය ඇතුළත් වන්නේ ශ්‍රී වජුරත්න මානවසිංහයන් විසින් පබදින ලද "පාරමිතා බල පූරිත පූරීත" යනුවෙන් ආරම්භ වන ගිතයේ ය. එය ගායනා කරන ලද්දේ ආචාර්යී පණ්ඩින් අමරදේශයන් සහ නත්දාමාලනී ඇතුළත පිරිස විසිනි. එහි 'පුණු මහෝදයි ගාන්ත සමාධි සනරාමර ගුරු ලෝක ශිව්‍යකර' යන පද භාවිත වී ඇත්තේ 'බුද්ධ දිවාකරයාණෝ' යන පුර්මා විහක්ති පදයට විශේෂණ වශයෙනි. ගායනයට උගින වන සේ පද වෙන් කොට ගෙන ඇත්තේ 'සනරාමරගුරු' යනාදී වශයෙන් එකතු විය යුතු බව පැහැදිලි ය. මෙහි පද සංයෝජනයේ දී බුද්ධසෞජ හිමියන් විසින් භාවිත සනරාමරලාකගුරු යන පදයේ ආභාසය ලැබේ ඇති බව පැහැදිලි ය. එහෙත් ගිතයේ සුඩ නම්තාව වෙනුවෙන් පද පිළිවෙළ මාරුකර ඇති බවත් පෙනේ. 'සනරාමර ගුරු ලෝක' යන්නෙන් අදහස් කරන්නට ඇත්තේ 'සනරාමරලාකගුරු' යන්න විය යුතු ය. එසේ නො වන්නේ නම් දෙවියන් සහිත මිනිසුන්ට ගුරු වූ (සනරාමරගුරු), ලොවට නිවන කරන්නා වූ (ලෝක්ඩිව්‍යකර) යන අත් ගත හැකි බව. 'සනරාමරගුරු' යන්න දීපචිකර බුදුරුදුන්ට විශේෂණ වශයෙන් සඳ්ධම්මත්නාකරයේ යෙදී ඇති බව ඉහතින් දක්වා ඇත. 'ගුරු' යන්න අනිවායීයන් තිබිය යුත්තකි. එසේ නොමැති වූ විට බුදුරුදුන් අදහස් නො කෙරේ. බලන්ගොඩ නාහිමයෝ ද ත්‍රිධානරගුරු යන පදය භාවිත කොට ඇත්තේ බුදුරුදුන්ට විශේෂණ වශයෙනි. එහි 'ස' භාවිත වී නොමැති නමුත් 'සනරාමරගුරු' යන අදහසට සමාන බව. 'දෙවිමිනිසුන්ට ගුරුවිරයා' යන අත් ය ලැබෙන හේඛිනි.

මෙහි සිහිපත් කළ යුතු තවත් කරුණක් නම් ඉහත දක්වා ගිත බණ්ඩයේ සියලු පද සංස්කෘත හෝ පාලි භාජාවෙන් සාම්කාත හෙවත් සයට ගත් ඒවා බව සි. තවත් උදාහරණයක් ලෙස පහත සඳහන් ගිත බණ්ඩය දක්විය හැකි ය.

හිමි සනරාමර ලෝක ශිව්‍යකර

ලොවුතුරු බුදු සම්ලද්

මා භදු මැලැවෙන මල් දෝත්තට ගෙන

පාද වදිමි නිබද්

ඉහත ගිත බණ්ඩය ඇතුළත් ගිතය රූකන සිද්ධාස්ථී හිමියන්ගේ පද රචනයකි. මාලනී බුලන්සිංහල නමැති ගායිකාව විසින් ගයන ලද්දකි. මෙහි 'සනරාමර' යන පදය භාවිත වී ඇත්තේ 'බුදුසම්ලද්' යන පදයට විශේෂණ වශයෙනි. 'ස්වාමී වූ දෙවියන් සහිත මිනිසුන්ට නිවන කරන්නා වූ (නිවන් සුව ලබා දෙන්නා වූ) වූ ලෝකාත්තර වූ බුදුරජාණන් වහන්ස' යන අත් ඇතුළත් බව. මෙහි හිමි, සනරාමර, ලොක්ඩිව්‍යකර ලොවුතුරු වැනි පද 'බුදුසම්ලද්' යන පදය සඳහා යෙදු විශේෂණ පදයේ ය. 'බුදුසම්ලද්' යනු අලංකාරණය ඇත්තේ ඒක වෙන පදයකි. අලංකාරණය ඇත්තේ ආලපන විහක්තිය ආමන්ත්‍රණයේ යෙහි යෙදේ.

අනන් උදාහරණයක් ලෙස පහත සඳහන් ගිත බණ්ඩය ද වැදගත් බව.

සනරාමර හිමි දම්සක් දෙසුවේ

ඉසිපතනේ මිගදා වන අරණේ

පස්වග මහණුන් හමුවේ

සිව්‍යස දහමක් දෙසුවේ

සුරණුන් පරසතු සැලුවේ

සාමු... සාමු ... හඩ නැගුවේ

ඉහත උදුධිඛ හේතු පාය පබදින උදුදේ පුතිල් සරත් පෙරේරා විසිනි. මූළු විසින් ගොනන ලද හිතය ගායනා කරන උදුදේ පණ්ඩින් අමරදේව ගුරින් විසිනි. එහි ප්‍රථමයෙන් ම 'සනරාමර' යන පදය භාවිත වී ඇති. එම පදය බුදුරඳුන් හැඳින්ටීම සඳහා භාවිත පුදු පදයක් ද? යන ප්‍රශ්නය මෙහි දී ඉස්මතු වේ. තිෂිටක, ආව්‍යා, විකා ග්‍රුෂ් තුළ මෙම පදය 'දෙවි මිනිසුන් සහිත' යන අයේය ජනනය කරන අතර, පුරාතන සිංහල කෘෂිවලද එම අයේයෙන් ම භාවිත වී ඇති. එබැවින් මෙහි දී සනරාමර යනු 'දෙවිමිනිසුන් සහිත' යන්න ම විය පුදු අතර, 'හිමි' යන්නෙන් බුදුරජාණන් වහන්සේ අයේවත් වේ. ඒ සම්බන්ධයෙන් ද මෙහි දී විමසිය පුදු ය. 'හිමි' යන පදය බුදුරඳුන් ආමත්තුණය කිරීම සඳහා යෙදී ඇති බව ගුත්කිල කාව්‍යයෙන් පෙනේ. එනම්

පැ මහිම	මහිදිව
හිමි ඔබ සය්න	පැවිදිව
පිළිවෙත්ති	තොයේදිව
වයිර බැදි ඔබ කෙරේ	වැරදිව

(81) (ගුත්කිල කාව්‍ය, 2011: 12)

දෙවිදන් පෙර	මතට
කළ දෙය හිමි ඔබට	මිස
තො දැනේය	සමතැස
එධින් වදහළ මැනවි තතු	ලෙස

(87) (කවියිලම්බා, 1965: 433)

'හිමි' යන පදය බුදුරඳුන් සඳහා ම භාවිත වූ තැනක් ලෙස පොලොන්නරු පුගයට අයත් මූවදේවිදාවතේ දක්වන පළමු පදනය දැක්වීය හැකි ය. එහි

හගිම් ද මා මෙනෙන්

ගුණ හිමියා කියන්නට

පොහොම් නෙඳාඩි සිනවුනා

පලදුත් හොත් තුසර හර. (මුවදෙවි දා වත, 2002: 5)

හිමියා, ලෝක ස්විම්පූගේ; ගුණ කියන්නට, ගුණ කාල්‍යාය කිරීමට; මා මෙනෙන්, මාගේ විත්තයෙන්; හගිමිද, සිත්මිද; (ප් මම) නෙඳාඩි ඇසින්, නෙඳාඩි තුලින්; තුසර, පිනිවිද; හර, මුතුහරක් මෙන්; අව්‍යා, අමුනා; පලදුත් හොත්, පලදිත හොත්; පොහොම්, පොහොසත්ම්. (මුවදෙවි දා වත, 2002: 5)

මෙහි 'හිමියා' යනු 'හිමියන්ගේ' හෙවත් 'බුදුරජාණන් වහන්සේගේ' යන අදහස යි. සිද්ධන් සගරාවේ සබඳ විබන හෙවත් සම්බන්ධ විහක්තිය සඳහා ප්‍රත්‍යා ප්‍රත්‍යා 30 දක්වේ. එධින් 11 කට පමණක් නිදුසුන් සපයා ඇති. 'හිමියා' යන පදය සබඳ විබනට හෙවත් සම්බන්ධ විහක්තියට අයත් පදයකි. සම්බන්ධ විහක්තියේ ගේ විපුන් අ, ගේ විපුන් ආ, ගේ විපුන් තු යනුවෙන් ප්‍රත්ද තුනකි. ඒ අනුව ඇතැම් පද අයිතිය හගවන 'ගේ' ප්‍රත්‍යායෙන් තොරව යෙදේ. එහෙත් ඒවා අ, ආ, තු යන ප්‍රත්‍යාවලින් අවසන් වේ. උදාහරණ ලෙස අ ප්‍රත්‍යායෙන් අවසන් වන පදයක් ලෙස 'සිරිවමිය' යන්න දක්වේ. ආ ප්‍රත්‍යායෙන් අවසන් වන පදයක් ලෙස 'දුම්යොනා' (ව්‍යාකුලෙහි) යන්න දක්වා ඇති. තු ප්‍රත්‍යායෙන් අවසන් වන පදයක් ලෙස 'රජූ' (රජුගේ) යන්න දක්වා ඇති. එසේ හෙයින් 'හිමියා' යනු 'ගේ' විපුන් 'ආ' ප්‍රත්‍යාය යෙදී සඳහුණු පදයකි. හිමි+ආ=හිමියා බවට පත් වේ. ඒ අනුව 'හිමි' යනු බුදුරඳුන් සඳහා යෙදී ඇති පුදු පදයකි. 'හිමියා' යන්නෙහි හිමියාගේ හෙවත් බුදුරඳුන්ගේ යන අදහස ඇතුළත් වේ. 'ගේ' ප්‍රත්‍යාය 9 වන සියවසේ දී හමු වන බව ගෙගර මහතා දක්වයි. (ගෙගර, 2005: 108) කෙසේ නමුත් පොලොන්නරු පුගයට අයත් මූවදේවිදාවතේ 'ගේ' විපුක්ත අ, ආ, තු අන්ත සම්බන්ධායේය පද භාවිත වී ඇති. තව ද 'ගේ' විපුක්ත පද දිඩෙණි පුගයට අයත් කවියිලම්බාහි ද දක්වන බව පැහැදිලි ය. එහි ද අ, ආ, තු ප්‍රත්‍යායන්ගේන් කෙළවර වන සම්බන්ධ විහක්ති පද හමු වේ. රට උදාහරණ ලෙස 'ආ' ප්‍රත්‍යාය භාවිත වූ 'හිමියා' යන පදයට

ලදාහරණ කිහිපයක් පමණක් මෙහි දී දැක්විය හැකි ය. පදනෘතාස්‍ය සහිතව ම මෙහි දක්වා ඇත්තේ අක්ෂීය වියද කර ගැනීම සඳහා ය.

මා පියන් පියෙද දු දනනද හිමියා

සිදාරහි රදියා බැවි පිළිහැර එතර දනඩා

(192) (කවිසිජ්‍රමිණ, 1965: 107)

හිමියා, ස්වාමීඩුගේ; මා පියන්, මාතා පිතා දෙදෙනා; පියෙදා, ප්‍රෝග්‍රැම් කළා වූ; දු දනන්, දුන ජනයා; අද, අවුත්; සිදාරහි, සිංහද්වාරයෙහි; රදියා බැවි, රණ්ඩේත හාවය; පිළිහැර, ප්‍රාතිභාරීතාමෝ; එතර, ඒ ක්ෂණයෙහි; දුන්වූ, වියුපනය කළා. (කවිසිජ්‍රමිණ, 1965: 107)

පපන් දුව තලලෙක හිද මුදුන් යුවල පල

රදු උපරදු දුව යුවල මේ තුරග මගුල් හිමියා (389) (කවිසිජ්‍රමිණ, 1965: 224)

පපන් දුව, පෝරියෙහි පුළුවයෙක; තලලෙක (දුව); ලලාටයෙහි, බුළුවයෙක; හිද මුදුන්, හංදය මස්කක දෙක්හි; පල, ව්‍යක්ත වූ; යුවල (දුව), බුවද්වයක් ඇති; රදු උපරදු, රන්මුළුපරන්දුවයෙහි; යුවල දුව, බුවද්වයක් ඇති; මේ තුරග, මේ තුරඩිග තෙම; හිමියා, ස්වාමීහට; මගුල්, මංගලන අශ්වයා සි. (කවිසිජ්‍රමිණ, 1965: 224)

මෙහි සරලාස්‍ය ලෙස 'හිමියා, ස්වාමීහට යනුවෙන් දැක්වෙන අතර, එයින් 'ස්වාමීයාගේ' (කවිසිජ්‍රමිණ, 1965: 124) යන්න අක්ෂීය දැක්වීමේ දී ලබා දී ඇති. ස්වාමීහට යැයි දක්වා ඇත්තේ 'හට' (විමසින සහිත සිද්ධීස්සගරාව, නැතු: 55) යන්න ද සබඳ විබනට ම අයිති වන හෙයිනි. 'හට' යන්න නිපාතයෙකුයි පැරණියන් සැලකු බව වැළැවිටයේ සොරත හිමියෝ දක්වති. (අහම්සාධිකව, 1934: 23)

එරවණ අරා පුන් තමා විලපුදු මඩනා

සිසර කුසා හිමියා මිශ්‍ර ගෙලෙ කෙලෙ සියහුනන් (729) (කවිසිජ්‍රමිණ, 1965: 433)

එරවණ අරා පුන් තමා විලපුදු මඩනා, එරාවරණයා ආරුස් වැ පුන්නා වූ තමාගේ විලාසය ද මඩනවා වූ; සිසර කුසා හිමියා, සිංහස්වර ඇති කුසරපුගේ; ගෙලෙ, කණ්යියෙහි; සියහුනන්, ගකු තෙමේ; මිශ්‍ර කෙලෙ, මාණිකා කෙලෙ. (කවිසිජ්‍රමිණ, 1965: 224)

යන්නෙහි දැක්වෙන 'හිමියා' යන පදයෙන් ද අක්ෂීය වන්නේ 'හිමියාගේ' යන්න යි. 'කුසා හිමියා' යැයි පුරාණ සිංහලයෙහි හාවිත වී ඇත්ත් තුනනයේ 'කුස හිමියාගේ' යැයි කිමට වඩා 'කුසරපුගේ' යැයි කිම පැහැදිලි හෙයින් එසේ යොදන්නට ඇත.

එසේ නොමැතිව 'ස්වාමීයා' යන පුර්මා විහක්ති අක්ෂීයෙහි ද 'හිමියා' යන්න හාවිත වී ඇති බව කවිසිජ්‍රමිණෙන් දත් හැකි ය. රේඛ එක් තිදුපුනක් පමණක් මෙහි දක්වේ.

වරණගොවී මේ නොවේ සැකී කුසා හිමියා

කවරක් පෙරටු බස්නේ දැනැ ඒ එසි කළ නියෝ (392) (කවිසිජ්‍රමිණ, 1965: 226)

මේ වරණගොවී නොවේ, මේ වාරණගොපක නොවේයි; කුසා හිමියා සැකී, කුසරාජ නම් ස්වාමීයා සි ගංකා කොට; කවරක් පෙරටු බස්නේ, කවරක් පුරුව කොට බස්නේ දුයි; ඒ දැනැ එසි, ඒ දැන එව යි; නියෝ කළ, නියෝග කළ වූ. (කවිසිජ්‍රමිණ, 1965: 226)

පුදු 'හිමි' යන පදය බුදුරදුන් හැඳින්වීම සඳහා හාවිත වූ වර්තමාන ගිතයක කොටසක් ද මෙහි දී දැක්විය හැකි ය. පහත දැක්වෙන ගිත බිණ්ඩ ප්‍රේමකිරිති ද අල්විස් විසින් රවනා කරන ලදී. එය ගායනා කරනු ලබන්නේ වික්ටර රත්නායක විසිනි.

නිවන් දුටු හිමි රුවන් පිළිරුව

පමණි අද මට ගේෂ වූයේ

හිමි දෙසු බණ අසා ඇති මුදු

අඡුවේ හිමිගේ හඩින් නොව

අනේපිඩු සිටු පුතුට මෙන්

අනේ හිමියනි මට ද දැන්  
දෙසා වදහළ මැනවි බුදුබණ  
මහා කරුණාවෙන්....

ගලක් වී නම් මමන් ඉවසම්  
යකුඩා පහරද කුපී වෙන් වෙන  
මධ්‍යී පිළිරුව නිම කරන්නට  
කළාකරුවකු අතින් ලැබෙනා  
එයින් හිමි පුරු කළා වූ  
ශාන්තිය මට ලැබෙවා....

තවත් ගිතයක කොටසක් මෙසේ දැක්විය හැකි ය. මෙම ගිතය  
රවනා කොට ඇත්තේ කුමාරදාස සපුතන්තී විසින් වන අතර, මෙය  
ගායනය කරන ලද්දේ සුතිල් එදිරිසිංහ සහ රෝහණ විරසිංහ විසිනි.

දස මාරුම්බර මෙන් දාපා  
හිමි මෙන් තුවන් ලද මේ උදේ....

තව ද 'ලන්ඩන් කවී' නමැති වෙබි පිටුවේ දැක්වෙන මහාචාර්ය  
ලලිතසිර ගුණරුවන් විසින් රචිත පද්‍යයක මෙසේ දැක්වේ.

එනෙර වන්නට - සසර සයුරින් සතට හැකි මග දුටු දිනේ  
හිමි පුදත්තනට - වෙහෙරකට යා නො හැකි මුත් තෙල් මල්  
ගෙන්.... (හැගොඩා (සංස්), ලන්ඩන් කවී, ජුනි කළාපය)

මෙ අනුව 'හිමි' යන පදය පුදෙක් බුදුරජාණන් වහන්සේ  
වෙනුවෙන් භාවිත කොට ඇති බව දත් හැකි ය. එහෙත් එහි ගැටලුවක්  
දැකිය නො හැක්කේ 'හිමි' යන පදයේ මූලය පරිජා කර බැලීමෙනි.  
'හිමි' යන්න පාලියේ එන සාමින් යන පදයෙන බිඳී එන බව ගෙගර  
මහතා පෙන්වා දී ඇත (ගෙගර, 2005: 24). ආර්.සි. විල්චරස් මහතා  
පාලියෙහි එන සාමි ගැඩිය ස්වාමින් යන්නට සමාන බව දක්වා  
ඇත (A DICTIONARY OF THE PALI LANGUAGE, 2003: 432). Bg wF:- f,i lord, master, owner, husband යන පද දැක්වා  
ඇත. විඛිලිපු. රිස් ඩේවිචිස් මහතා විසින් සම්පාදිත පාලි-ඉංග්‍රීසි

යබිදකේෂයට අනුව ද පාලියේ සාමින් යන්න සංස්කෘත ස්වාමින්  
යන්නට සමාන වේ. එහි දාජ්බැරල රමකුරුල කදරාල පිළිර යන අයේ  
දක්වා ඇත (PALI-ENGLISH DICTIONARY, 1993: 705).  
පොල්වත්තේ බුද්ධදේශීත හිමියේ සාමි යන්නෙහි අයේ ලෙස ස්වාමියා;  
අධිපතියා; අධිතිකාරයා යන අයේ ලබා දෙති (පාලි-සිංහල අකාරාදිය,  
1999: 539). සාමි යන්නේ බිඳී එන 'හිමි' යන්න පමණක් තොට සැමි, (ශ්‍රී  
සුම්බිගල ගබිදකේෂය II, 1999: 1077) හැම (ශ්‍රී සුම්බිගල ගබිදකේෂය  
II, 1999: 1159) යන ගබිද ද සිංහල භාෂාවෙහි විද්‍යමාන වේ. "එහි  
හැමි) යන්නක් විය යුතු ය. (සිං. සැමි යනු බලන්න.)" යනුවෙන්  
ගෙගර මහතා ද දක්වා ඇත. (ගෙගර, 2005: 24) 'මාගේ ස්වාමි වූ',  
'අප ස්වාමි වූ' යනාදි ලෙසින් තත්සම ස්වාමි ගබිදය විශේෂණයක්  
ලෙස ද බුදුරඳුන් සඳහා භාවිත කෙරේ.

### ව්‍යාකරණ විභාගය

ඇතැමුන්ට අනුව සනරාමර ගබිදය අන් අරුත් සමස් හෙවත්  
අන්තාත් සමාසයට ඇතුළත් කිරීමේ හැකියාව ඇති අතර, එයින්  
'බුදුරඳුන්' ඇගවිය හැකි බව පැවසේ. එබැවින් සිදත් සගරාවේ  
අන්තාත් සමාසය පිළිබඳ දැක්වෙන කරුණු මෙහි දී පරිජා කර  
බැලීම ද උවිත වේ.

කියෙළත් 'අන් අරුත් - පදනාන් අන් වැ සියෝ'

එස්මස් 'අන් අරුත් තම් - එහි බේ සත් විබන වේ (පණ්ඩ්දාසාර  
(සංස්), 2011: 15)

එහි සරලාත්‍යා නම් "වෙනස් වෙනස් අයේ ඇති නොයෙක් පද  
එකතුව වෙනත් අයේයක් ප්‍රකාශ කරන කළේහි ඒ සමාසය අන්තාත්  
නම් වේ. එහි ප්‍රහේද විහක්ති සතෙහි වේ." (විමැතින සහිත සිදත්සග  
රාව, නැත: 216) යනු යි. ඒ අනුව අන්තාත් සමාසයේ ප්‍රහේද හතකි,  
(කම්, කතී, කරණ, සම්ප්‍රදාන, අවධි, සම්බන්ධ, ආධාර).

තව ද ඉහත දැක්වා අන්තාත් සමාසයේ විග්‍රහ වාක්‍යය පාලි,  
සංස්කෘත ව්‍යාකරණය ඇසුරින් සැකසී ඇති බවක් පෙනෙන බව

බක්කම්පිටියේ පක්ෂූකුසාර හිමියේ දැක්වති. (පක්ෂූකුසාර (සංස්), 2011: 126)

ඉහතින් දැක්වූ ප්‍රහේද හත හැරුණු කොට අන්‍යාන් සමාසයේ තවත් අනු කොටස හෙවත් අනු ප්‍රහේද දැක්වේ. කේ. ජයතිලකගේ විමහින සහිත සිද්‍යා සගරාවේ දැක්වෙන පරිදුදෙන් පහතින් දැක්වේ.

(ii) කරුවැල සහ ව්‍යයේ සහතරුවැල නම් - අමුර

සම උදර ඇතියේ, සොහොවුරු

(iii) ලඩ සවන් ඇ තගුණ නම්.

ඉත් සයුරු ඇ අතගුණ නම්.

'සහ' නිපාතය යෙදී සැදෙන ප්‍රහේදය ප්‍රථමයෙනුත් තගුණ සහ අතගුණ එක් ප්‍රහේදයක් වශයෙනුත් දෙවනුව ගෙන ප්‍රහේද දෙකක් වශයෙන් මෙහි දක්වා ඇත. එහෙන් බක්කම්පිටියේ පක්ෂූකුසාර හිමියේ තගුණ සහ අතගුණ කොටස ප්‍රහේදයක් වශයෙන් වෙන වෙන ම ගෙන විස්තර කොට ඇත. (පක්ෂූකුසාර (සංස්), 2011: 131) කේ. ජයතිලක මහතා විසින් රෝමන් අංක සස යටතේ යොදු කොටස අංකයකින් තොටව ම විමහින් පක්කම්පිටියේ පක්ෂූකුසාර හිමියේ හදුන්වා දී ඇත්තේ "මේ හැරුණු විට සහ නිපාත ප්‍රවී කොට අන්‍යාන් සමාස ද සිද්ධ වන බව පෙනේ." වශයෙනි. මේ සියල්ල ම විමසා බැලීමේ දී අන්‍යාන් සමාසයේ ප්‍රහේද 10 ක් ඇති බව අවබෝධ කරගත හැකිය. ඒ මෙසේ ය:

විහක්ති	7
සහ ප්‍රවීපද	1
තත්ගුණ	1
අතගුණ	1

සිද්‍යා සගරාවේ පෙර විබතෙහි අන් අරුත් සමාසය නො ලැබෙන බව ඉහතින් දක්වා ඇත. එහෙත් පාලි හාජාවේ ඇතුම් තත්ත් පයිමා විහත්තියෙහි ද අන්‍යාන් සමාස පද සැකසේ. ඒ බව රුපසිද්ධි, බලාවතාර, බලාවතාරවේකා සහ නිරුත්තිදීපනී වැනි ව්‍යාකරණ ග්‍රහුවල සඳහන් වී ඇත. රුපසිද්ධියෙහි දැක්වෙන පායක් පහතින් දැක්වේ.

පයුමායනේ සහපුබිඛපදා යට්: සහ හෙතුනා යො වත්තනෙ සො හොති සහතුකො. සහතු වා. තෙසු ව්‍යුද්ධිති ආදිනා සහස්දයේය සාදෙසා කවලී සමාසන්ත ඉව්වාදිනා කප්පවිවයා ව. සහ පිතිය ඉමෙ වත්තන්තිති - සප්පිතිකා. එවං-සහ ප්‍රවිවයෙහි වත්තන්තිති - සප්පවිවයා. සක්කිලෙසා, සලපාදානො, සපරිවාරෝ, සහ පරිවාරෝ වා. සහ මූලන උද්ධිටො-සමුළුද්ධටො; රුක්බො (රුපසිද්ධි II, 1997: 207)

පයුමා අත්‍යේයෙහි සහ ප්‍රවීපද යමිසේ ද; සහ හෙතුනා යො වත්තනෙ සො හොති සහතුකො (හේතුව සහිත යමෙක් පවතී ද හේ සහතුක වේ. සහතු හෝ වේ. ඒවායේ වෘද්ධිය යනු ආදි සහ බැඳුයාට සා ආදේශ වීම යි. සමහර තත්ති සමාසන්තයෙහි ක ප්‍රත්‍යාය ද වේ. සහ පිතිය ඉමෙ වත්තන්තිති - සප්පිතිකා (පිතිය සහිතව මොවුහු පවතින් යැයි - සප්පිතිකා නම් වේ.) මෙසේ - සහ ප්‍රවිවයෙහි වත්තන්තිති - සප්පවිවයා (ප්‍රත්‍යාය සහිතව පවතින් යැයි - සප්පවිවයා නම් වේ.) සක්කිලෙසා (කෙලෙස් සහිත), සලපාදානො (ලපාදාන සහිත), සපරිවාරෝ (පිරිවර සහිත), සහ පරිවාරෝ හෝ (වේ). සහ මූලන උද්ධිටො = සමුළුද්ධටො; රුක්බො (මුලින් උප්ටා දමන උද්දේ = සමුළුද්ධටො නම් වේ; ගස ය.

සිද්‍යා සගරාවේ ද 'සහ' නිපාතය නිසා සිද්ධ වන පද දෙකක් උදාහරණ වශයෙන් දක්වා ඇති බව ඉහතින් දැක්වූ උද්ධිටො අනුව පෙනී යයි. 'සහතරුවැල' 'සහෝදර' වැනි පද පෙර විබතින් සැකසුණු පද නො වන බව නිගමනය කළ හැක්සේ සිද්‍යා සගරාවේ පෙර විබත නො දැක්වෙන හෙයිනි. පාලියෙහි ද පයුමා විහත්ති බහුබිඛි සමාසයෙහි බහුල වශයෙන් පද සමාස නො වන බැවින් (සුඩායිකා නාම බාලාවතාරවේකා, 2011: 105) රට වැඩි අවධානයක් යොමු නො කළ ද පයුමා විහත්ති බහුබිඛි පද ඇති බව හේ දක්වා ඇත. එහෙත් සිද්‍යා සගරාවේ එබදු සඳහන් හේ නොමැත. මේ අනුව පැහැදිලි වන්නේ සිංහල ව්‍යාකරණයට අනුව 'නර අමරයන් සහ ව්‍යයේ යමෙක් ද හේ' යනුවෙන් පෙර විබත් අන් අරුත් සමාසයක් සකසා ගත නො හැකි බව යි. සාම්ප්‍රදායික ව්‍යාකරණය ඉක්මවා යමින් ඇතුමෙකුට

පෙර විඛන අරුත් ගැන්වෙන පරිදි 'සනරාමර' ගබඳය නර අමරයන් සහිත තැනැත්තා 'සනරාමර' යැයි දක්වාය හැකි ය. එසේත් නැති නම් 'නර අමරයන් සහිත වූයේ යමෙනුට ද හේ - සනරාමර' යැයි විග්‍රහ කොට සබඳ විඛනට මෙය ඇතුළත් කිරීමේ හැකියාව ඇත. එය සිංහල ව්‍යාකරණානුකූල වූවකි. එහෙත් එය බුදුරුදන් සඳහා භාවිත කළ නො හැකි ය. ඉහත දක් වූ පරිදි සනරාමර යන්න අන්‍යාසී සමාසයක් හෙවත් බහුබිජි (සං. බහුබිජි) සමාසයක් ලෙස ගැනීමේ දී අවශ්‍ය ලෝකයා හෝ අසුරාදින් සඳහා එම පදය භාවිත වන බව දැක්වේ.

කෙසේ නමුත් ඇතැමුන්ගේ මතය වන්නේ අන් අරුත් සමස්හි දක්වෙන අතුණ හෙවත් අත්දුණ ප්‍රභේදයට 'සනරාමර' යන්න ඇතුළත් කළ හැකි බව යි. තග්‍රණ, අත්දුණ යන බහුබිජි සමාස ප්‍රභේද සම්බන්ධයන් අදහස් දක්වන ශ්‍රී පුම්බිගල හිමියෝ මෙසේ පවසනි.

අප ව තග්‍රණසංවිධ්‍යාණොතා අත්දුණසංවිධ්‍යාණොතා බහුබිජි සමාසා ද්‍රව්‍ය විහත්තො-සොවෙනුවූතො-තග්‍රණසංවිධ්‍යාණොතා නාම, තස්ස ගුණො තග්‍රණො තග්‍රණස්ස යංවිධ්‍යාණමස්සාති තග්‍රණසංවිධ්‍යාණො-සම්බන්ධෙන විධ්‍යායලානෙ යස්මී. පදනෙව් තස්ස ගුණො පක්ෂ්‍යායති සො තග්‍රණසංවිධ්‍යාණො-යටා ලම්බක්ණො-විසාලක්බා-යස්මී. සො න පක්ෂ්‍යායති සො අත්දුණසංවිධ්‍යාණො-යටා තිශ්ණසාගරෝ-ඡීන්නරුක්බා-මහද්ධනා-මහාභාගා එවමාදී. (පුබාධිකා නාම බාලාවතාරවිකා, 2011: 105)

තව ද තග්‍රණසංවිධ්‍යාණ අත්දුණසංවිධ්‍යාණ යැයි බහුබිජි සමාසය දෙකට බෙදින - එය ද මෙහි නො කියන ලදී - තග්‍රණසංවිධ්‍යාණ නම්, තස්ස ගුණො තග්‍රණස්ස සංවිධ්‍යාණ අස්ස ඉති - තග්‍රණසංවිධ්‍යාණො. සමාස වන ගබඳයන් දනෙන යම් පදාන්වීයක ගුණය හැගේ ද එය තග්‍රණ සංවිධ්‍යාණ නම්. ලම්බක්ණො-විසාලක්බා යනු නිදුස්ත් ය. යමක එම ගුණය නො පෙනේ ද එය අත්දුණසංවිධ්‍යාණ නම්. තිශ්ණසාගරෝ-ඡීන්නරුක්බා-මහද්ධනා-මහාභාගා යනාදිය නිදුස්ත් ය. (සිරසුම්විගල, 1994: 111)

ඉහත ප්‍රකාශය අනුව පැහැදිලි වන්නේ සමාස වන පදයේ ගුණය අනා පදයෙහි ප්‍රකටව පෙනෙන්නේ නම් එය තග්‍රණසංවිධ්‍යාණ වන බව යි. සමාස වන පදයේ ගුණය අනා පදයෙහි ප්‍රකටව නො පෙනෙන්නේ නම් එය අත්ග්‍රණසංවිධ්‍යාණ වන බව යි.

තග්‍රණසංවිධ්‍යාණ හදුනා ගැනීම සඳහා දී ඇති නිදුස්ත් වන්නේ ලම්බක්ණො, විසාලක්බා යන දෙක යි. සිද්ධ් සරාවේද තග්‍රණ හෙවත් තත්දුණ ප්‍රභේදය සඳහා 'ලබසවන්' (පා. ලම්බක්ණ, සං. ලම්බක්ණී) යන නිදුස්ත දක්වා ඇත. ඉන්දියාවේ ලම්හක්ණ යනුවෙන් හදුන්වා ඇත්තේ සැත්‍රිය ගේරික ජනතාව යි. ඔවුන්ගේ කන් එල්ලෙනසුපුල බැවින් විය යුතු ය. එම පදය ඇසුරුණු සැනින් කෙනෙකුට සැත්‍රිය ගේරික ජනතාව සිහි විය යුතු වේ. එසේ නොමැති නම් ලංකාවේ සිරියා යැයි සැලකෙන ලම්හක්ණ වංඩිකයන් හෝ සිහිපත් විය යුතු ය. එසේත් නැති නම් කන් එල්ලන ස්වභාව ඇති පුද්ගලයකු හෝ සිහිපත් විය යුතු වේ. විසාලක්බා හෙවත් විගාල ඇස් ඇත්තා කියු සැනින් විගාල ඇස් ඇත්තෙකු සිහි විය යුතු ය. එබදු ලක්ෂණ හෙවත් ගුණ ස්වභාව ඇති හෙධින් එය තග්‍රණ නම් වේ. අතුණ (පා. අත්දුණ, සං. අත්දුණ) යනු සමාස වන පදයේ ගුණය හෙවත් ස්වභාවය අනා පදයේ ප්‍රකටව නො පෙනීම බව ඉහතින් දක්වා ඇත. තිශ්ණසාගරෝ, ඡීන්නරුක්බා, මහද්ධනා, මහාභාගා යන්න රට පාලියෙන් සපුරා ඇති නිදුස්ත වන අතර, සිද්ධ් සරාවේද දක්වෙනුයේ එක් නිදුස්තකි. එනම් තිශ්ණසාගරෝ යන්නෙහි පරිවත්තය වන 'ඉකුත් සපුරු' යන්න යි. එහි සරලාශ්‍ය වන්නේ 'සපුරු තරණය කළ තැනැත්තා' යි. සපුරු තරණය කළ තැනැත්තා ම කෙනෙකුට මෙම පදය භාවිත කළ හැකි ය. ඔහු සිරිපාල හෝ ගුණදාස හෝ වෙන අයෙක් හෝ විය හැකි ය. තවත් උදාහරණයක් ලෙස පාලියෙහි දක්වෙන මහද්ධනා යනු බොහෝ දෙනය ඇත්තා යි. මහත් වූ දෙනයක් ඇති මිනෑ ම කෙනෙකුට මහද්ධනා යැයි කිමි අධිතියක් ඇත. එබැවින් පුද්ගලයා නියවිත නැත. 'ඉකුත්සපුරු' යැයි කි කළහි සපුරු තරණය කිරීමේ කායනීයක් කිසිවෙතු විසින් කර ඇති බව පැහැදිලි ය. එහෙත් ඔහු කුවරුදායි ප්‍රකට නැත. එබැවින් ඕනෑම ම කෙනෙකු 'ඉකුත්සපුරු' යන්නෙන් අදහස් කළ හැකි වේ. මහත් දෙනය ඇත්තා යන්නෙන් යමෙකු දෙනයට හිමිකම් කියන බව හැගේ. එහෙත් කුවරුදායි ප්‍රකට නැත. එබැවින් දෙනය හිමි ඕනෑම කෙනෙකු සඳහා

එම පදනය භාවිත කළ හැකි ය. මහාභාග ඇත්තා යනු ද එසේ ම ය. 'සනරාමර' යනු 'දෙවිමිනිපුන් සහිත තැනැත්තා' යැයි පටසන විට අනා පදනයේ එම ලක්ෂණය ප්‍රකට හැති හෙයින් ඩිනැ ම කෙනෙකුට භාවිත කළ නො හැකි ද? එසේ නම් මෙය තද්ගුණසංවිධ්‍යාණ ගොඩ දූමිය යුතු යැයි හැඟී යා හැකි ය. එහෙන් එය නිෂ්ප්‍ර හැරිමකි. පුදු සනරාමර යන්න තුපිටකය, අවුවා, විකා, සිංහල සාහිත්‍ය ආදි කිහිදු තැනක බුදුරුදුන් හැදින්වීම සඳහා භාවිත වි නොමැති හෙයිනි.

### බුද්ධවරිතය

කෙසේ නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ විට දෙවි මිනිපුන්ගෙන් විපුක්කව වාසය කළ උත්තමයකු බව තුපිටකයෙන් දා හැකි වේ. සිද්ධාත්මක ක්‍රමාරයා ස්විකාරිතය දොමාපියන්, බිරිද සහ එක ම පුතු වූ රාජුල කුමරු, ඔහුගේ සහායක ජන්න ඇමති සහ තැදැ පිරිස හැර දමා තවුස් දිවියට පිවිසියේ ය. පස්වග මහඟුන් සමග බෝසතාණන් වහන්සේ කළක් වාසය කළ බව දැක්වේ. පසුව ඒ පිරිස ද බෝසතාන් හැර දමා ගියහ. බුදෙකළාව බවුන් වඩුමින් බුද්ධතාය අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේ තමන්ට උපකාර කළ ආලාර කාලාම, උද්දක රාමපුත්ත වැනි අය මිය ගිය බව දන පස්වග මහඟුන් සොයා වැඩියහ. ඉන් අනතුරුව උන්වහන්සේ පස්වග මහඟුන්ට ධම්මවක්කප්පවත්තන සූත්‍රය සහ අනත්තලක්බණ සූත්‍රය දේශනා කොට ධම්මවක්කප්පය කළහ. එහෙන් මේ වන විටත් උන්වහන්සේට නිත්තා වූ වාසස්ථානයක් නො විය. පසුව බිමිබිසාර නිරිදුන් විසින් බුදුරජාණන් වහන්සේට ආරාමයක් තනවා දුන්නේ ය. එය රජගහනුවර පැවති වෙළවනාරාමය නම් විය. එම ස්ථානයේ ස්වභාවය විනය පිටකයට අයත් මහාවග්ගපාලියෙහි මෙසේ සඳහන් වේ. අප බො රක්ෂේකා මාගයස්ස සෙනියස්ස බිමිබිසාරස්ස එතදහායි: "ඉදා බො අම්හාකං වෙළවනාම උයානාම ගමතො නොව අතිදුරු න අවවාසන්නො ගමනාගමනසම්පත්තනං අවධිකානං අවධිකානං මනුස්සානං අභික්කමනීයං දිවා අප්පකිණ්ණං රත්තිතං අප්පසද්දං අප්පනිග්සොසං විෂනවාතං මනුස්සරාහසයාකං පරිසල්ලානසාරුප්පං. යන්නුනාහං වෙළවනාම උයානාම බුද්ධපෙළස්ස හික්බුස්සස්ස දදෙයා"න්ති. (ම.පා.I, 2006: 80) මෙහි අදහස වන්නේ "මගයෙළුවර වූ සෙනා ඇති බිමිබිසාරජහට අපගේ මේ වෙළවන රියන ගමට නො දුරෙහි ය. නො ලං තැන්හි ය. යැමි රමට පහසු

වේ. වුව මො මිනිපුන්ට පහසුවෙන් යා හැකි වේ. දහවල් ගැවසිමෙක් නැත. රාත්‍රීයෙහි නිහඹ ය. සොඡා රහිත ය. ජනවාත නැත. මිනිපුන්ගේ රහස්‍යවැඩිව සූදුසු ය. කායවිවෙකයට ගොගා වේ. මම ඒ වේළවනාරායන බුද්ධපුමුඛ සඩ්සියා වහන්සේට පුද්න්නෙම් නම් යෙහෙකු"යි සිනක් වූයේ ය." (ම.පා.I, 2006: 81) මේ අනුව පැහැදිලි වන්නේ බුදුරුදුන් විසු වෙළවනාරාමය යනු ගමට දුරත් තැනි ලතාත් තැනි ස්ථානයක පහිටි බව යි. විෂනවාත, මනුස්සරාහසයාක වැනි යෝම්මිවලින් එය තවදුරටත් පැහැදිලි වේ. එපමණක් නොව ජේතවනාරාමය පහිටියේ ද මෙබදු ම ස්ථානය බව බුල්ලවග්ගපාලියේ දක්වේ. (ම.පා.II, 2006: 168) එපමණක් නොව දිසිනිකායේ පාරිකවග්ගයේ එන උදුම්බරික සූත්‍රයට අනුව සභාත ගාහපතියා විසින් නායග්‍රෑද පිරිවැඩියාට බුදුරුදුන්ගේ ස්වහාවය පවසන ලදී. එනම්, ....අක්ක්කුදායා බො පන සො හගවා අරක්කුදා වනපත්‍යානි පන්තානි සෙනාසනානි පරිසෙවන්ති අප්පසද්දානි අප්පනිග්සොසානි විෂනවාතානි මනුස්සරාහසයාකානි පරිසල්ලානසාරුප්පානි"ති. (ද.නි.III, 2006: 60) මෙහි අදහස මෙසේ දක්වේ. "ඒ භාගවත්තන් වහන්සේ ස්වල්ප හඩ ඇති, මද හඩ ඇති, ජනවාත රහිත වූ, බුදෙකළා වැ කරන කටයුතුවලට සූදුසු වූ, එකිනාවයට ගොගා වූ අරණා වනප්පරියන්, ගොදුරු ගමට දුර සෙනසුන් සෙවනාහු අන් සැරියෙකින් ම වෙසෙන්" (යනුයි)."

තව ද බුදුරජාණන් වහන්සේ හික්ෂුන්ට දේශනා කළේ ද ඉහත කි ස්ථාන බදු ස්ථාන සේවනය කිරීම උවිත බව යි. බුදුන් වහන්සේ ද බුදෙකළාව ප්‍රිය කළ බව සංයුත්තනිකායේ මාස්මණසයුතුනයේ දක්වෙන තවකම්මික සූත්‍රයෙහි (ස.නි.I, 2006: 320) භා කටයිහාර සූත්‍රයෙහි (ස.නි.I, 323) ඉතා මැනින් දක්වේ. සංයුත්තනිකායේ බිඛසුයුතුනයේ එන පාරිලෙයාක සූත්‍රයට අනුව බුදුරජාණන් වහන්සේ උපස්ථායකයෙකු ද නොමැති ව හික්ෂුන්ට ද ආමත්තුණය නො කොට දෙවැනි මහණෙකු ද නොමැතිව එකළාව විසිම සඳහා වැඩිම කළ බව දක්වේ. එබදු අවස්ථාවක යම් මැ කෙනෙකුන් විසින් නො ලුහුබඳිය යුතු බව අනාද හිමියෙස් පවසනි. (ස.නි.III, 2006: 160)

බුදුරජාණන් වහන්සේ මහන් වූ හික්ෂු සඩ්සියා සහිතව වාසය කළ බව බොහෝ සූත්‍රවල සඳහන් වේ. එපමණක් නො ව යම් ස්ථානයකට වැඩිම කිරීමේ දී පන්සියයක් පමණ හික්ෂුන් වහන්සේලා සමග වැඩිම කළ බව ද තුපිටකයේ බොහෝ තැනවල දක්වෙන කරුණකි. තව

ද උන්වහන්සේට හිකුතු, හිකුතුණි, උපාසක, උපාසික යනුවෙන් සිවි පිරිසක් සිටි බව ද පහැදිලි ය. තව ද උන්වහන්සේ ධමීය දේශනා කලේ දෙවි මිනිසුන්ට පමණක් ද නො වේ. මූහ්ම, මාර, ගුමණ, බ්‍රාහ්මණ යනාදි සුම දෙනාට ම ධමීය දේශනා කරන බව දීසනිකායේ සිලක්බන්වග්ගයේ එන මහාලි සූත්‍රාරම්භයෙන් වුව දත් හැකි ය. (ද.නි.ඩී. 2006: 324)

### නිගමනය

ධමීයහි සඳහන් යම් පදයක භාවිතය සම්බන්ධයෙන් විමසීමේ දී එහි එළිඛාසික භාවිතය ඉතා වැදගත් වේ. තිපිටකය, අව්‍යා, විකා, ප්‍රකරණ යනාදියෙහි කිසිදු තැනක සනරාමර ගබඳය බුදුරුදුන් සඳහා භාවිත වී නොමැත. සනරාමර ගබඳය ද්වින්ද සමාසයෙන් ද සැකකිය හැකි බව ඉහතින් දක් වූ විකා කරුණු අනුව දත් හැකි ය. එවිට එය බහුවචන පදයක් සේ සැකසේ. සහ තරාමරෝහි යන පද ද්විය සමාස විමෙන් ද්විපද බහුවිනිහි සමාසයක් නිල්ලාණය වේ. සහ තරෝහි අමරෝහි යනුවෙන් වෙන් කොට සමාස කිරීමේ දී එය තිපද බහුවිනිහි සමාස පදයකි. සහ යන තිපාතය සහිත හෙයින් සහ ප්‍රඩිඩපද බහුවිනිහි යන නාමය ද යෙදිය හැකි ය. ද්විපද රෝ වේවා තිපද රෝ වේවා සමාස විමෙන් අන්වත් වන්නේ 'අවශේෂ ලෝකයා හෙවත් අසුරාදිපු' බව ඉහත කරුණු මගින් තහවුරු වේ. එය කිසිසේන් බුදුරුදුන් හැදින්වීම සඳහා භාවිත කළ හැකි පුදු පදයක් නො වන්නේ ඒ නිසාවෙනි. බුදුරුදුන්ට බොහෝ පිරිසක් සිටි බව සැබැවකි. එහෙත් පුදු සනරාමර ගබඳය බුදුරුදුන්ට භාවිත කළ හැකි නො වේ. තව ද පුරාණයෙහි එකී පදය කෙසේ සකස් විය යුතු ද? එහි අන්ය කුමක් විය යුතු ද? යන ප්‍රශ්නවලට මැනවින් පිළිතුරු සපයා ඇත. එබැවින් ඒවා ඉවත ලා කටයුතු කිරීම අනුවත් ය. යම් හෙයකින් සාමාන්‍ය ජනතාව සනරාමර ගබඳය බුදුරුදුන් හැදින්වීම සඳහා භාවිත කරන්නේ නම් එය උවිත නො වේ. සාමාන්‍ය ජනතාව පද පිළිබඳ නිසි අවබෝධයකින් තොර වූ පිරිසකි. මවුනු සිතු සිතු පරිදි පද වෙනස් කරති; අන් වෙනස් කරති. සමහර ධමීදේශයෙන් වහන්සේලා ද බුදුදහමේ දක්වෙන පදවලට නව්‍යාජ්‍යේ සපයති. ඒ තමන්ට හැගෙන පරිදි ය. ඒ තුළින් සැබැ අන්ය වැසි යයි. ඒ පදවිග්‍රහයන්ට සවන් දෙන ඇතැමිපු ද ඒවා ඉතා ඉහළින් පිළිගනිති. එයින් පදයක භාවිතායේ නැසි වැනසි යයි. තිපිටකයේ

හෝ අවියකරාවේ හෝ විකාවේ හෝ බුදුදහමින් පෝෂණය වූ සිංහල සහ බොද්ධ සංස්කෘත සාහිත්‍යයේ හෝ නැති අන් උපදී. පුරාණ ගබඳවලට නව්‍ය අන්විකරා සැපයීම නිසා පශ්චාත්කාලිනව එළිඛාසික භාවිතය වරදවා වටහා ගැනීමේ හැකියාව පවතී. එබැවින් එම එළිඛාසික පදවල අන් එලෙසින් ම රැකිම පරම යුතුකමකි.

### කෙටි යෙදුම්

අ.නි.	ආංගුත්තරනිකාය
අ.නි.අ.	ආංගුත්තරනිකායවිධිකරා
අ.නි.ඩා.	අනිඛානප්පපදිපිකා
ඉ.නි.අ	ඉතිමුත්තකවිධිකරා
ඉ.පා.	වුල්ලවග්ගපාලි
වුල්ලනි.	වුල්ලනිද්දෙසපාලි
ජ.පා.	සිතුවම් සහිත පන්සිය පණස් ජාතක පොත
දි.නි.	දීසනිකාය
දි.නි.අහි.ටි.	දීසනිකාය අහිනවිකා
දි.නි.ටි.	දීසනිකායවිකා
ඒ.ප.අ.	ධම්මපදිචිකරා
බාලා.	බාලාවතාරය
ම.නි.	මඹ්සිමනිකාය
ම.නි.අ.	මඹ්සිමනිකායවිධිකරා
ම.පා.	මහාවග්ගපාලි
මහානි.	මහානිද්දෙසපාලි
ස.නි.	සංයුත්තනිකාය



ආච්‍රිත ගුණ්‍ය නාමාවලිය

අධිග්‍රන්තරනිකායටයිකතා I. (1923). හේවාවිතාරණ මුදණය, කොළඹ: ත්‍රිපිටක මුදණාලය.

අධිග්‍රන්තරනිකායටයිකතා I. (2009). සිංහල පරිවෙශනය - කමිල අභයව්‍ය, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අපදානපාලි II, II-2, (2006). බුද්ධ ජයන්ති ත්‍රිපිටක ගුණමාලා, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

අනාගතවෘතය හෙවත් මෙන් බුදු සිරිත.

අමරමොලි, වේරගොඩ (1961). සිංහල සහිත පන්සිය පණස් ජාතක පොත, 1 වෙනි කාණ්ඩය, කොළඹ 11: ප්‍රි ලංකා ප්‍රකාශන සමාගම.

ආරියපාල, ඇමු.නී. (1965). කට්ටිලම්ණ හෙවත් කුසඳාවන, කොළඹ: සිමාසහිත ඇමු.නී. ගුණයේන සහ සමාගම.

ආරියදාස සෙනෙවිරත්න, නාගාධ (සංස්.), (1998). අභිඛානජපදිපිකා, කොළඹ 10: සමයවැන මුදණාලය

ඉතිච්චනකටයිකතා, (2014). හේවාවිතාරණ මුදණය, කොළඹ: ත්‍රිපිටක මුදණාලය.

කමලක්ජලී, CDCD.

කලුණාණසිර, හේන්ගම සහ කලුණාණසිම, හේන්ගම (සංස්.), (1967). දිසනිකායටිකා, හේවාවිතාරණ මුදණය, කොළඹ: ත්‍රිපිටක මුදණාලය.

ගධිගර, විළැඳුම (2005). සිංහල භාෂාවේ ව්‍යාකරණය. (A Grammar of the Sinhalese Language, සිංහල පරිවෙශනය - ඇමු. එම්. එම්. පිටර සිල්වා,) බත්තරමුල්ල: අධ්‍යාපන ප්‍රකාශන දෙපාත්මේන්තුව, බත්තරමුල්ල.

ගුණවර්ධන, වි.ඩී.එස්. (සංස්.), (2000). දැනු පිරිත, කොළඹ 10: සමයවර්ධන පොත්තුල.

ගුණවැනි, වි.ඩී.එස්. (සංස්.), (2008). දැනු පූජාවලිය, කොළඹ: එස්. ගොඩල සහ සහෝදරයේ.

මුල්ලනිදේසජපාලි, (2006). බුද්ධජයන්ති ත්‍රිපිටක ගුණමාලා, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

මුල්ලව්‍යගොලුපාලි II, (2006). බුද්ධජයන්ති ත්‍රිපිටක ගුණමාලා, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

ජයතිලක, කේ. (සංස්.), (තැනු). විම්කින සහිත සිද්ධස්ජරාව, කොළඹ 12: \* පුදිප ප්‍රකාශකයේ.

ජයතිලක, වි.වි. (සංස්.), (1932). ධම්පියා අවුවා ගැටපදය, නැත, ලංකාභිතව විශ්ව යන්තාලය.

ඡනවංසදීප, CSCD.

ඇඟෙන්ස්වර, දැව්ලදෙන (1998). ඩේ වින්කා, කොළඹ: මොඩිරන් මුදණාලය. දැනු පූජාවලිය, (1893). බැන්සියවත්ත: විද්‍යාසාගර යන්තාලය.

දිසනිකායටයිකතා III, (2006). බුද්ධජයන්ති ත්‍රිපිටක ගුණමාලා, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දිසනිකායටයිකතා I, (1918). හේවාවිතාරණ මුදණය, කොළඹ: ත්‍රිපිටක මුදණාලය.

දිසනිකායටයිකතා I, (2008). සිංහල පරිවෙශනය - දායා ගුණයේකර සහ පි.ඇල්.කේ පෙරේරා, දෙහිවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.

දිසනිකායටිකා 1, (1967). කොළඹ: අනුල මුදණාලය.

දම්මපාල ගාරේ, (සංස්.), (1985). මහා බෝධිවෘත ගුණවීපදය, නුගේගොඩ: පියිරි ප්‍රින්ටින් සිස්ටම් මුදණාලය.

පක්ෂව්‍යපකරණටයිකතා I, (2010). හේවාවිතාරණ මුදණය, කොළඹ: ත්‍රිපිටක මුදණාලය.

පක්ෂකාලෝක, දෙනියායේ (සම්පාදක), (2001). පාවින මධ්‍යම විභාගයට නියමිත සමන්තකුවන්නා (ප්‍රථම ලංකාගමනයේ සිට අවසානය දක්වා), නැත, නැත.

පක්ෂකාසාර, ඔක්කම්පිටියේ (සංස්.), (2011). සිද්ධ සගරා විමසුම, නුගේගොඩ: කොළඹ ප්‍රින්ටරස්.

සන්න සහිත පාලි මහාබාධිවෘතය, (2012). සිංහල පරිවෙශනය - වැශම පියරතන හිමි, කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයේ.

පියරතන, වැශම (සංස්.), (1996). පාලි මහාබාධිවෘතය, කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයේ.

පියරතන, වැශම (සංස්.), (1997). රුපසිදිධි ද්විතීය භාෂා, කොළඹ 10: ඇස්. ගොඩගේ සහ සහෝදරයේ.

භාව සන්න සහිත ප්‍රත්‍ය සනකය, නැත, නැත, නැත.

- බුද්ධදේශීත්, පොල්වත්තෙන් (1999). පාලි-සිංහල අකාරාදිය, දෙශීවල: අර්ථ මින්වරස් මූලණය, ප්‍රකාශනය: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- බුද්ධදේශීත්, පොල්වත්තෙන් (2005). පාලි සාහිත්‍යය, කොළඹ: රත්න පොත් ප්‍රකාශකයෝ.
- මර්ණිමනිකාය III, (2006). බුද්ධයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, දෙශීවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- මර්ණිමනිකායවියකරා I, V. (2014). හේවාවිතාරණ මූලණය, කොළඹ: ත්‍රිපිටක මූලණාලය.
- මර්ණිමනිකායවියකරා I. (2008). සිංහල පරිවත්තනය - ආදාවල දේශීවල, දෙශීවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- මහානාම, කුත්‍රවිච්චිමුල්ලේ (සංස්.), (2005): සහන සහිත බාලාවතාරය, නැත.
- මහානිද්ධේස වියකරා. (1921). හේවාවිතාරණ මූලණය, කොළඹ: ත්‍රිපිටක මූලණාලය.
- මහාවග්‍රහාලි I. (2006). බුද්ධයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, දෙශීවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- මුකවෙටි, අලංකාරන්ත (1934), දහම්සොඩිකව, පරිකරා - වැළිවිටියේ සෞරත, පූජුමිටිය: ජීනාලඩිකාර යන්ත්‍රාලය.
- ලැනෙරෝල්, වි.ඩී. (සංස්.), (2011). ගුත්තිල කාච්ච, කොළඹ: ගුණස්න.
- විනරතන, රත්නීත් (සංස්.), (2002). මුවදෙව දා වත, කොළඹ: සමයවධීන පොත්හල (පුද්ගලික) සමාගම.
- විජයතුංග, හරිණ්වණ (2001). ගුණස්න මහා සිංහල ගබ්දකේශය, කොළඹ 12: සිමාසහිත ඇම්.වි. ගුණස්න සහ සමාගම.
- විරිතනනුද හිමි, කැලිගම (සංස්.), (2004). රසවාහිනී, බොරලැස්ගමුව: සිද්ධී ඕනෑසට මුන්වරස් ඇත්ති පැවිළුම්රස්.
- විමලවං්‍ය ස්ථානිකර, බද්දේගම (සංස්.), (1999). ජීනාවිත්තය, කොළඹ 10: සමයවධීන.
- රගණවිකර, ගලගම (සංස්.), (2000): සිතියම සහිත සඳහම්දායා නම් වූ සිංහල මිලින්ප්‍රාග්හය, සිංහල පරිවත්තනය - ජීනාවිත්තුරේ පූම්ගල, කොළඹ: එස්. ගොඩිගේ සහ සහේදරයෝ.
- ශ්‍රී සුම්බිගල, හික්කම්බිවේ (1994), සිරුපුම්බිගල බාලාවතාර විකා, සිංහල පරිවත්තනය - බලන්ගොඩ සෞඛ්‍ය සහ ආරියදාය සේනෙවිත්තන, කොළඹ 10: ගොඩිගේ සහ සහේදරයෝ.

- ශ්‍රී සුම්බිගල, හික්කම්බිවේ (2011). සුබොධිකා නාම බාලාවතාරවිකා, කොළඹ 10: ඇස්. ගොඩිගේ සහ සහේදරයෝ.
- ශ්‍රී සෞරත, වැළිවිටියේ (1998). ශ්‍රී සුම්බිගල ගබ්දකේශය II, කොළඹ: එස්. ගොඩිගේ සහ සහේදරයෝ.
- සන්න සහිත අනිසම්බොධ අලංකාරය, (1897). නැතු: විද්‍යාසාගර යන්ත්‍රාලය. සන්නස්ගල, පුද්ගලිඛණධිර (සංස්.), (1970). සිංහල බොධ්‍රිවංශය, කොළඹ: ලේක්ඩ්වුය් මූලණාලය.
- සංපුත්තනිකාය I, (2006). බුද්ධයන්ති ත්‍රිපිටක ග්‍රන්ථමාලා, දෙශීවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- සංපුත්තනිකායවියකරා I, (1924). හේවාවිතාරණ මූලණය, කොළඹ: ත්‍රිපිටක මූලණාලය.
- සංපුත්තනිකායවියකරා I, (2009). සිංහල පරිවත්තනය - අන්. එච්. පෙරේරා, දෙශීවල: බොද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය.
- සිරිනිවාස, ලේල්වල සහ තවත් අය (සංස්.), (2002). සියඛස්ලකර විවරණය, කොළඹ 10: ඇස්. ගොඩිගේ සහ සහේදරයෝ.
- සිරි සොම්ස්සර, මාපලගම (නැත). සිද්ධී සගරා විමසුම, කොළඹ 10: සමයවධීන මූලණාලය.
- සුගුණසාර (සංස්.), (1923). සඳහම්මිරත්නාකරය, නැතු: විද්‍යාත්‍යුපකාය යන්ත්‍රාලය.
- සුරතිර, එ.එ. සහ තවත් අය (සංස්.), පූජාවලිය, (2014). බත්තරමුල්ල: ජාතික පුස්තකාල පුලේන සේවා මණ්ඩලය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව.
- Childers, R.C. (2003). *A dictionary of the Pali Language*, London: Turbner & Co., 57 and 59, Ludgate Hill.
- David, Rhys T.W. (ed), (1886). *Jurnal of the Pali Text Society*, London: Pali Text Society.
- David, Rhys T.W. & Stade William (1993). *Pali-English Dictionary*, Delhi: Motilal Banarsidass Publisher Private Limited.
- Rouse, W.H.D. (ed), (1905). *Jinacarita*, London: Pali Text Society.
- Vallee Poussin & Louis De La (ed), (1901). *Bodhicaryavatāra Panjikā*, Culcutta: Baptist Mission Press.